

සත් සමුදුර

ලික් සිත්ව - එක්සත්ව රැකැගනිමු, මහ කයුර

සමුදු පරීසර ආරක්ෂණ අධිකාරිය
පරීසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

සංස්කාරක සටහන

මිනිමත ජීවයේ නිශ්චිර ගෙය වන සාගරය, මානව ශිෂ්ටාචාරයේ විකාශනය උදෙසා සිදු කරනුයේ සුවිශේෂ මෙහෙවරකි. විනමුත් අද වනතුරුත් මිනිසා සාගරය නිවැරදිව හඳුනාගෙන ඇත්දැයී විමසා බැංලීමේදී පැහැදිලි වන්නේ මිනිසා ඒ පිළිබඳව තවමත් අධ්‍යාපනය කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර වශයෙන් සිදුකරන සාගරය පිළිබඳ අධ්‍යාපන හා පර්යේෂණවලට සාපේශ්‍යව ශ්‍රී ලංකාව තවමත් මුළුක අවධියේ සිටින නමුත් ඒ පිළිබඳව නව උනන්දුවක් මැතක සිට දැක්වීම සතුවට කරනුයි. ජාතික මට්ටමේ විම උනන්දුව හරහා ක්‍රියාත්මක වන ගවේෂකයින්ට හා විද්‍යාත්මකින්ට වේදිකාවක් වීම “සත් සමූද්‍ර” සාර සංග්‍රහයේ මුළුක අරමුණ වී ඇත.

අප අධිකාරයේ අත්දැකිම්වලට අනුව සාගරයේ වටිනාකම පිළිබඳ නිවැරදි තක්සේරුවක්, සමූද්‍රය හා සම්පාදන ප්‍රතිඵලිය ප්‍රතිඵලිය ලබන ජනතාව තුළ නොපෙනීම ශ්‍රී ලංකාවේ සාගරය හා ආණ්ඩිත පර්සරය ආරක්ෂා කිරීමට ඇති ප්‍රබල ගැටළුවකි. වෛදේවීන් සාගරය පිළිබඳ ශ්‍රී ලංකික විද්‍යාත්මක හමුවේ පවතින ප්‍රධාන වගකීමක් වන්නේ සාගරය පිළිබඳ දැනුම පොදු ජනතාව වෙත සම්ප්‍රේෂණය කර ඕවුන් තුළ සාගරය ආරක්ෂා කර ගැනීමේ හැඳිම ස්ථාපිත කිරීම යි. ඒ සඳහා දැයක්වීමට ද “සත් සමූද්‍ර” සාර සංග්‍රහය කැපවේ සිටියි.

2013 ජෞන් සාගර දින තේමාව වන “වික් සන්ව - වික්සන්ව රැකගතිමු මහ සපුරු” යන තේමාව අනුව, “සත් සමූද්‍ර” සාර සංග්‍රහය මෙවර විෂ්ලේෂණය විෂ්ලේෂණය වීමෙන් පෙන්වනු ලබයි.

සාගරය පිළිබඳ දැනුම “සත් සමූද්‍ර” සාර සංග්‍රහය තුළින් පායිකයාට සන්නිවේදනය වී ඒ හරහා නව දැනුම ජනනය විවිධ මං සියේසේ සිදු වේ, ශ්‍රී ලංකාවේ සාගර පර්සරයේ තීරසාර පැවැත්ම උදෙසා වීම දැනුම නන් අයුරින් දායක වනු ඇතැයි සමුළුය පර්සර ආරක්ෂණ අධිකාරය අපේක්ෂා කරයි.

සංස්කාරක මණ්ඩලය

තලනා රණසිංහ මිය
සහකාර කළමනාකාරු
සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරය

නිලන්ත පියෙනු මහතා
සහකාර කළමනාකාරු
සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරය

ආචාරය වර්ති පුදීප් කුමාර මහතා
අධ්‍යක්ෂ අංශ ප්‍රධානී
සාගර විද්‍යා හා සාගර සූ විද්‍යා අධ්‍යක්ෂ අංශය
දේවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඩ්‍ය
රැඹුණු විශ්ව විද්‍යාලය

සංස්කරණ සහය

දිනිනි ගුණසේන මිය
සමුද්‍ර පරිසර සහකාර
සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරය

පිටකවරයේ ජායාරූප
ආචාරය වර්ති පුදීප් කුමාර මහතා



**පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය
ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ
පණිව්‍යය**

පෙර අපර දෙශීග යා කරන නාවික මාර්ගයේ සුවිශේෂ මධ්‍යස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනීක අංශ කෙරෙහි මෙන්ම දේශගුණීක සහ කාලගුණීක තත්ත්ව කෙරෙහිද බලපාන සාධකයක් ලෙස මාත්‍ය භූමිය මෙන් අට ගුණායක් පමණ විශාල සයුරු සම්පත නම් කළ හැකිය. නමුත් මිනිසා මහා සමුද්‍ර දැකින්නේ සිය ගුහනායට නතුකර ගතයුතු, අනුලාංතයේ සියලු සම්පත් තුළ පෙළා විසඳීන් උදුරා ගත යුතු, ඔහුගේ සියලු කසල සම්බාදය කෙසේ හෝ භාර ගත යුතු තමන්ගේ සින්නක්කර බුද්‍යායක් ලෙසයි. සමුද්‍ර දැකින්නේ සහ ඒ මගින් සිදුවන අනිතකර බලපෑම් මෙන්ම කොරල්, මත්ස්‍ය සම්පත සහ කඩ්බාලාන වැනි සුවිශේෂ පරිසර පද්ධති සුරුකීම, ගහනා සයුරු සම්පත පිළිබඳව කරිකාවක් සමාජය තුළ වැඩිරිය යුතු වන්නේ මේ නිසාමය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද වින්තන ඉදිරි දැක්මට අනුව අප රට නාවික හා ගුවන් දෙපාර්තමේන්තු දෙපාර්තමේන්තු පත් කරමින් ආශ්වර්යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙහෙයුමේදී සමුද්‍ර පරිසරයට අත්වන්නේ අද්විතීය ස්ථානයකි. වර්ෂ 2020 වන විට ශ්‍රී ලංකාව තුළ ස්වීරසාර සංවර්ධනයක්, සමාජීයමත් ජනතාවක් සහ ආර්ථිකයක් බිති කිරීම සඳහා දැකිනෙක් තොර සාරර පරිසරයක් ඇති කිරීමේ අනියෝගයක් ද නිර්මාණය වෙයි.

සොඩාල්ම් දැනිතියෙහේ අප්පර්ව ලායාදායක් වූ මහ සයුර වත්මන් පරපුර වෙනුවෙන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන්ද ආරක්ෂා කිරීමේ වගකීම් සම්බාදය සපුරාලන්නට සමුද්‍ර පරිසර ආරක්ෂණා අධිකාරයේ සහාපතිතමා ප්‍රමුඛ සමස්ථ කාර්ය මණ්ඩලය වෙත පුද කිරීමට කැමැත්තෙමි. ජෙව විවිධත්වයෙන් අනුන වූ සමුද්‍ර පරිසරය සුරුකීමට ලායක වන ලෙස විෂය හාර අමාත්‍යවරයා වශයෙන් පරිසර හිතකාම් සියලු ලක්වැකියන්ට ඇරුණුම් කරමි.

සුසිල් ප්‍රේමජයන්ත

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පණිවුඩය

සොබාදහමේ අපූර්ව දායාදායක් වූ සාගර පරිසර පද්ධතිය ජෙව්විය වේ එහින්වය අතින් ඉතා පොහොසත්ය. විය කොරල්, මන්සු, ජලප ගාක හා ජලප ජීවිතයේන් සම්බන්ධිතය. විසේම එය කළප සහ මෝය යන පරිසර පද්ධති සමග සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් පරිසර සමතුලිතතාවය පවත්වා ගනී. සාගර පරිසරය අප ලද අම්ල දායාදායකි.

අප සතුව සාගර පරිසරයේ වටිනාකම් පිළිබඳ පවත්නා දැනුම අල්පය. විම නිසා බොහෝමයක් දෙනා සාගර පරිසර පද්ධතියේ අසිමිත ලෙස භාවිතා කිරීම විම පද්ධතියේ පැවත්මට අනිසි බලපෑම් ඇති කරයි. සමුද්‍රය පරිසරයේ තිරසාර සංවර්ධනය කරා යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නිති හා රෙගුලාසි සැකසීමත් ව්‍යාපෘති හරහා ඒවා යථාර්ථයක් බවට පත් කිරීමත් සම්බන්ධයෙන් වූ නියාමන ආයතනය ලෙස සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරය අතිමහත් කාර්යභාරයක් ඉටු කරයි.

ඡගත් සාගර දිනය සැම වසරකම පුනි මස 08 වනදාට සැමරීම සහ සත් සමුද්‍ර සාර සංග්‍රහය විෂ දැක්වීමත් සාගර පරිසර පද්ධතියේ වටිනාකම පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීමට ගන්නා ලද සාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙස අගය කළ යුතුය.

මිනිසාගේ පැවත්ම වෙනුවෙන් ඉතාමත් මහත් වූ කාර්යභාරයක් ඉටු කරන්නා වූ සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතු කාලය විළුණ තිබේ.

ච.එම්.ඡ්.චී. බස්නායක

ලේකම්

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය



සහාපතිතුමාගේ පත්‍රවූඩය

ශ්‍රී ලංකාව මෙන් අට ගුණයක් තරම් විශාල වූ සාගර කලාපය ජෙව් විවිධත්වය කෙරෙහි මෙන්ම රටෙහි ආර්ථිකය කෙරෙහිද බ්‍රංඡාලෙන දායකත්වය අති මහත්ය. 1981 අංක 59 දුරන පනතින් ස්ථාපිත සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය සමුද්‍ර සම්පත් ආරක්ෂා කර ගැනීමෙන්, සමුද්‍ර දූෂණය වැළැක්වීමෙන් අරමුණු මුදුන්පත් කර ගැනීමට මහත් සේ උපකාරී විය. ශ්‍රී ලංකාව වටා අවම දූෂණයෙන් තොර සමුද්‍රය පරිසරයක් ඇති කරමින් රටෙහි ජනතාව සහ ආර්ථිකය තිරසාර සංවර්ධනය කරා යන ගමනට දායකවීමේ දැක්මක් සහිතව ශ්‍රී ලංකා ජල තීරය, සමුද්‍රය කලාපය, පෙර වෙරළ සහ වෙරළ කලාපය දූෂණයෙන් වැළැක්වීම, පාලනය කිරීම සහ අවම කිරීම සඳහා විධි විධාන සංශෝධනීමේ අධිකාරියක් මෙස 2008 අංක 35 දුරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ සංශෝධන පනත මගින් සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කෙරිණි.

ප්‍රධාන වශයෙන් වෙරළ කලාපයන් ආක්ෂිතව ප්‍රවාහන කටයුතු වල යෙදෙන තොකා වලින් සිදුවන හඳුස් තෙල් විසිරීම් පාලනය කිරීම සහ සමුද්‍ර සම්පත් වලට ව්‍යුතින් සිදුවුනු බලපෑම් තක්සේරුව ප්‍රධානකොට දැක්වීය හැකිය. විසේම වෙරළ කලාපයන්හි ඇති කර්මාන්ත ගාලා සහ හෝටල් වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසි තුම වේදියකට බැහැර කිරීමට යොමු කිරීමන් ප්‍රායෝගික තුමවේදියක් තුළින් වෙරළබඩ ප්‍රදේශීලිත ජනතාව, අදාළ පාර්ශවයෙන් සහ සිසු දර දැරියන් දැනුවත් කිරීම සහ විම ක්‍රියාකාරකම් සඳහා ඔවුන් දායක කර ගැනීම තුළින් සාගර පරිසරය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාම අධිකාරියේ තවත් කාර්යනාලයකි.

වර්තමාන ලෝකය කාර්මීකරණය වීම නිසා සහ මිනිසා විසින් සිදුකරන ක්‍රියාකාරකම් හරහා ඇති වන හර්තාගාර ආවරණය හේතුවෙන්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සාගර පරිසරයට කෙළින්ම බලපාන ඉතා අහිතකර ක්‍රියාදාළයකි. විම අහිතකර ප්‍රතිව්‍ය වැළැක්වීම සඳහා කඩිනම් තුමවේදියක් සකස් කරගැනීමට ලෝක ජනතාවම වික්රේට්වය යුතුකාලය විළුණි ඇත.

මුහුදු තෘත්ත, කඩිනා වැනි සුවිශ්චී පරිසර පද්ධතින් සහ අධික ජෙව් විවිධත්වයකින් හේඛ සාගර පරිසරය සුරුකීම ලෝකවාසි සියලු දෙනාගේම වගකීමක් වන අතර, පරිසර හිතකාම් ප්‍රජාවක් අනාගතයට උරුම කිරීම සහ දූෂණයෙන් තොර සමුද්‍රය පරිසරයක් උරුම කර ගැනීම යන අරමුණ මුදුන්පත් කරගැනීමට අපි සියලු දෙනාම අධිෂ්ඨාන කර ගනිමු.

රි.වින්. විපේශනවර්ධන

සහාපති

පටුන

	පිටුව
සංස්කාරක සටහන්	3
සංස්කාරක මත්ස්‍යලය	5
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගේ පත්‍රවිධිය	7
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පත්‍රවිධිය	9
සමූද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරයේ සහාපතිතුමාගේ පත්‍රවිධිය	11
සාගර බලය සහ ශ්‍රී ලංකාව සුපානි රන්නසේකර - කැලුණිය විශ්වවිද්‍යාලය	15-21
MARINE HABITAT DESTRUCTIO <i>K.H. Hashan Niroshana - University of Ruhuna</i>	22-27
ශ්‍රී ලංකාවේ මුහුද ස්ථිරපායින් ඊ.ඩී. දරුණ නුවන් තිලකරත්න - රුහුණු විශ්වවිද්‍යාලය	28-33
සයුරු ගොස	34
ශ්‍රී ලංකාවේ වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණයේ ගමන් මග	35-38
PRELIMINARY RESULTS : RADIOACTIVE CONTAMINANTS (CESIUM-137 AND CESIUM-134) IN SEA WATER AROUND SRI LANKA AFTER THE NUCLEAR POWER PLANT ACCIDENT IN FUKUSHIMA, JAPAN	39-44
සාගර දත්ත බේයා විනාගයෙන් අපට ඇතිවන තර්පන	45-48
ශ්‍රී ලංකාවේ මුහුද තෘත්ත වල වර්තමාන තත්ත්වය හා එහි සංරක්ෂණය	49-52
සමුද්‍ර රැකිමු	53
මුහුද කැස්බික සංරක්ෂණය සිදුකළ යුත්තේ කෙසේද?	54-57
PIGEON ISLAND NATIONAL PARK	58-59

සාගර බලය සහ ශ්‍රී ලංකාව

මුත් පාඨේ පාඨ්ධයෙන් 71% ක් වනම් වර්ග කිලෝමීටර් කෝරී 3610 ක හුම් පුදේශයක් වසා පැතිරැණු, ලවණු ජලතලය සාගරය ලෙස හඳුන්වයි. විවිධ භූ හොතික ලක්ෂණයන්ගෙන් සමන්විතව ලෝකයේ ප්‍රධාන සාගර 05 ක් හඳුනාගත හැකිවෙයි. ඒවා නම් පැසිඩික්, අත්ලන්තික්, ඉන්දියන්, ආක්රීක් සහ ඇත්තාක්රීක් වේ. සාගර, ලෝකයේ හොතික සම්බර්තාවය රඳාපවත්වාගෙන යාමටත්, මානව ක්‍රියාකාරකම් කෙරෙහින් විශාල බලපෑමක් ඇති කරයි. මානව ක්‍රියාකාරකම් අතුරුන් මිනිසුන්ගේ දේශපාලනික ක්‍රියාකාරීන්වය හා රාජ්‍ය බලය කෙරෙහි සාගරවල තියුණු බලපෑමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ලෝකයේ සාගර සහ දේශපාලන බලය හඳුනාගැනීම සහ ශ්‍රී ලංකාවට සාගර බලය කොතොක් දුරට සාධනීය දායකත්වයක් පවති ද යන්න හඳුනා ගැනීමයි.

හැඳුන්වීම

පෘථිවිය ඇතුළු ගුහලෝක නිර්මාණය වීම පිළිබඳ ඉතිහාසය දක්වා, සාගරවල ඉතිහාසය ද දිවේ. 1904 දී වැමිබර්ලින් සහ මෝල්ටින් යන අය විසින් ඉදිරිපත් කරන ලද “ලිඛිම් කළුපිතය”, 1899 දී ජෝන් ජෝල් නැමැත්තා විසින් ඉදිරිපත් කරන ලද සාගර ජලයේ ලුවනාතාව අනුව පෘථිවියේ වයස ගණනය කිරීම පිළිබඳ මතවාදය, ඇල්ප්‍රඩ් වෙශ්නර් ගේ මහද්වීප උලාවිත කළුපිතය ආදි පෘථිවියේ උපත සහ මහද්වීප නිර්මාණය පිළිබඳ සඳහන් විවිධ ඉදිරිපත්කිරීම් තුළ සාගර නිර්මාණය පිළිබඳ සුවිශේෂ අදහස් සමූදායක් අන්තර්ගතව පවතී. කෙසේ නමුත් පෘථිවියේ මහා භුරුස ලෙස සාගර හා මහද්වීප හඳුන්වා දිය හැකිය. ලවණු ජලය සහිත ගොඩබම් පුදේශ වටා ඇති සාගර තීර මුහුද වශයෙන් හඳුන්වා දිය හැකිය. ඒ අනුව සාගර හා මුහුද යන කොටස් දෙකම මානව ක්‍රියාකාරකම් කෙරෙහි ද ප්‍රබල වශයෙන් බලපායි.

“සාගර බලය” මෙත කාලීන දේශපාලන භුගෝල විද්‍යා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කාරණයක් ව්‍යවද මෙයට ඉතා වැදගත් ඉතිහාසයක් ද නිමිය. දේශපාලන භුගෝලවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ මෙය සාකච්ඡාවට බලන් වන්නේ ලෝකයේ හොතික ලක්ෂණ මිනිසාගේ දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ආකාරය විශ්වේෂණය කිරීම නිසාය. ඒ අනුව “සාගර” යන හොතික සාධකය දේශපාලන බලය තීරණය කිරීමට දායකවන ආකාරය තුළින් ‘සාගර බලය’ යන සාධකය හඳුනාගත හැකි වේ.

සාගරය සතු බලය ආකාර දෙකකට හඳුනාගත හැකි වේ.

1. සාගරය සතු භූ හොතික බලය
2. සාගරය සතු මානව දේශපාලනික බලය වශයෙනි.

සාගරය සතු භූ හොතික බලය විහි ඇති දියවැල් ක්‍රියාකාරීන්වය, වර්ෂණ ක්‍රියාවලියට දායක වීම මගින් පෘථිවී වායුගෝලයේ සම්බර්තාවක් ඇති කිරීම සහ සාගර මත්සයයින්ට සුදුසු ප්‍රවාහිම නිර්මාණය කිරීම ආදි පුමුඩ ක්‍රියාවලි ගණනාවකට අනුව තීරණය වේ. සාගරය සතු මානව දේශපාලනික බලය තීරණය වන්නේ, සාගරය සතු හොතික සම්පත් හිමිකම සහ විශාලත්වය ආදි භූ හොතික බලයන් සමග මිනිසා සාගරය හාවතා කිරීම සහ ලෝක දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි සාගර සම්බන්ධවන ආකාරය අනුවය.

දේශපාලන භුගෝලවිද්‍යා ක්ෂේත්‍රයේ භූ උපායමාර්ග පිළිබඳ අධ්‍යාපනයේ ආරම්භක අදහස් දැක්වූවකු වශයෙන් සැලකිය හැකි ඇමරිකා වික්සන් ජනපදයේ හිටපු නාවික භමුදා අද්මිරාල්වරයෙකු වූ ඇල්ප්‍රඩ් තේයර් මෙහෙන් (Alfred Thayer Mahan) විසින් ලෝක ඉතිහාසයේ මිනිස් ක්‍රියාකාරකම් කිරීම් ගැනීම් විසින් ප්‍රතිඵලියක් ‘ඉතිහාසය කෙරෙහි සාගරක බලයේ බලපෑම’ (The Influence of Sea Power Upon History) නමින් ගුන්රියක්

ලියා පළ කර ඇත. මේ මගින් 'සාගර බලය' පිළිබඳ ඉතා තියුණු නිරීක්ෂණයකට ගෝලීය ප්‍රජාවගේ අවධානය යොමු වූ අතර ඒ පිළිබඳ උපායමාර්ගික වශයෙන් අවධානය යොමු කිරීමට පවතා ගෝලීය දේශපාලන බල කළුවුරු යොමු වූ අවස්ථා මැන ඉතිහාසය තුළ වාර්තා වේ. ඇල්පුදි තේයේ මේහැන් විසින් සිය ග්‍රන්ථයෙන් සාගරික බලය තීරණය වන සාධක 06 ක් ඉදිරිපත් කොට තිබේ.

වේවා නම්,

1. භුගෝලීය පිහිටීම
2. රාජ්‍යයේ හෝතික සැකසේම
3. රාජ්‍යයේ විශාලත්වය
4. ජන සංඛ්‍යාව
5. ජාතික ගතිලක්ෂණ
6. ආන්ත්‍රික ස්වභාවය

1. භුගෝලීය පිහිටීම




අංක 1 සිතියම

ලෝකයේ සාගරවල පිහිටීම

රටකට සාගරයක් හෝ මුහුදුක් සම්බන්ධ වීම වීම රටේ ස්වාධීපති බලය කෙරෙහි සැපු බලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම රාජ්‍යයක බලය තීරණය කරන හු දේශපාලන සාධක විසින් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට වඩා කෙතරම් බලසම්පන්න ද යන්න තීරණය කරනු ඇත. ලෝකයේ ප්‍රධානතම දේශපාලන, සාධකයක් වශයෙන් සැලකිය හැකි සාගරය හරහා රටකට බලය තීරණය කිරීමට හැකි විධි විධාන රුසක් සංවිධානය කළ හැකිය. ඒ සඳහා මූලික වශයෙන්ම සාගර හා මහද්වීපවල පිහිටීම සැපුවම හේතුවේ. ඇල්පුදි තේයේ මේහැන් දක්වන ආකාරයට ලෝකයේ ආර්ථික යුද්ධියක් මෙහෙයුම්වත්, රටක වාණිජ කටයුතු ආරක්ෂා කරගැනීමටත් සාගරික ප්‍රවාහනය ඉතා වැදගත් වේ. විසේම රටක බලය තීරණය කරනු ලබන හමුදා ගක්තිය තුළ නාවික හමුදාවක් පවත්වාගෙන යාම හා විෂි ප්‍රබල සංවිධාන ගක්තියක් පැවතීම

අත්‍යවශ්‍ය කාරණයකි. මේ සඳහා රටකට මුළුක වශයෙන්ම සාගර හෝ මුහුදු කලාපයක අයිතියක් හිමිවිය යුතුයි. ලේඛයේ සාගරවල පිහිටීම සලකා බලන විට සාගර හිමි රටවල් 148ක් ද සාගර අහිමි රටවල් 48ක් ද පවතී. (ලේඛයේ රටවල් 196 ක් ඇති අතර ඉතිරි රටවල් මුහුදක් හෝ සම්බන්ධවන රාජ්‍යයක් වේ.)



අංක 2 සිතියම : ලේඛයේ සාගර අහිමි රටවල්

මූලාශ්‍රය - www.publicgeography.com

ලේඛයේ රාජ්‍යන්වල පිහිටීම අනුව වෙරළුක්, මුහුදක් හෝ සාගරයක් තිබේමත් විම මුහුද හෝ සාගර රාජ්‍යයට සම්බන්ධව තිබේමත් ඉතා වැදුගත්ය. ලේඛයේ සාගර අහිමි රටවල් වලට වඩා සාගර හිමි රටවල් ආර්ථික දේශපාලනික වශයෙන් බලසම්පන්න හාවයෙන් වැඩිය. ආරක්ෂාව හා සම්පත් අතින් බහුලතාව වැඩිය. සාගර හා රාජ්‍යන්වල පිහිටීමත් සමගම විම රාජ්‍යන් ගේ වෙරළ තීර නිරාවරණය වී තිබෙන්නේ කුමන සාගරවලට ද යන්න සාගර බලය තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රහාර සාධක වේ. විශේෂයෙන් ලේඛයේ පවතින සාගර 05න් මිනිස් ක්‍රියාකාරකම කෙරෙහි උපරිම වශයෙන් දායක වන සාගර වන්නේ ගැසිපික්, අන්ලන්තික් හා ඉන්ඩියන් සාගරයි. ආක්රීක් සහ ඇන්ටෑක්රීක් සාගර වසරේ වැඩි කාලයක් හිමෙන් මිදි පවතින සහ පළතුලයෙන් වැඩිම ප්‍රමාණයක් අයිත් තරිවුවකින් වැසේ පවතින සාගර වේ. විම සාගර ප්‍රවාහනයට, සම්පත් නිෂ්කර්ෂණයට, නාවික හමුදාවක් පවත්වාගෙන යාමට පහසුකම් අඩු සාගර වේ. මේ නිසා විම සාගරවලට මුහුණාලා තම රාජ්‍යයේ වෙරළ සීමා කොතරම් දිගු දුරක් පැවතිය ද සාගරය බලයක් ගොඩනැගීම කෙරෙහි දායක නොවේ. මේ නිසා ලේඛයේ වඩා ප්‍රබල ආර්ථික සහ දේශපාලනික වට්නාකමකින් යුතු සාගරයකට සම්බන්ධ වෙරළුක් හිමි වීම රටකට ඉතා වැදුගත් දේශපාලන ගක්තියක් ඇති වන අවස්ථාවකි.

මේ කාරණය පිළිබඳ සලකා බැලීමේදී ඇඳුවුම් තේයැ මේහැන් විසින් අනාගත ලේඛයේ වඩාත් බලසම්පන්න සාගරය පිළිබඳ පලකර ඇති අදහස් ඉතා වැදුගත් වේ. ඔහු සාගර බල නිර්ණායක සාකච්ඡා කොට අනාගත ලේඛයේ බලවත්ම සාගරය 'පැසිරික් සාගරය' වනු ඇනැයි මත පළ කර තිබේ. පැසිරික් සාගරය වටා සිටින රාජ්‍යන්ගේ සංවර්ධනය, සාගරයේ විශාලත්වය හා සම්පත් බහුලකම, නාවික හමුදා මෙහෙයවිය නැති වීම, සාගර ප්‍රවාහනය හා විම ප්‍රවාහනය සඳහා ගොඩා ගන්නා නාණ්ඩ හා සේවාවල ප්‍රබලත්වය ආදිය මත ඔහු අනාගත ලේඛයේ බලවත්ම සාගරය පැසිරික් සාගරය බවට මත පළ කර තිබේ. ඒ අනුව සාගරවල තුළුළු පිහිටීම අනුව මේහැන් දක්වන ආකර්ෂණ පැසිරික් සාගරයට සම්බන්ධ රාජ්‍යක් අනාගතයේදී ප්‍රබල දේශපාලන බලයක් ගොඩනගනු ඇත.

2. රාජ්‍යයේ හොතික සැකැස්ම

සාගරයට සම්බන්ධ රාජ්‍යයන්ගේ හොතික සැකැස්ම අනුව ද සාගරයක් බල තීරක ද නැති ද යන්න හඳුනාගත හැකියි. රාජ්‍යයේ වෙරළ තීරයේ පිහිටීම, කඩොලු භාවය, ස්වාභාවික වරායන් පිහිටා තිබේම, බොකු, කලපු, තුවු, මෝයවල්, ඩිල්ටා ආදි හි පිහිටීම වියින් අර්ථවත් වේ. හොතික සැකැස්ම අනුව නැව් නවතා තබා ගැනීමේ හැකියාව, මත්ස්‍ය බිම් ව්‍යුහ්තවීම, දිගු පුළුල් වෙරළ තීරයේ හා විවිධන්හි වෙරලේ සංවාරක ආකර්ෂණ්‍ය ආදි කරගතු රුසක් සාගරය භාවිතා කිරීම කෙරෙහි බලපායි. විශේෂයෙන්ම ස්කෑන්ස්වියානු රාජ්‍යයන්හි සාගරයට සම්බන්ධ වෙරළ පියෙක් වෙරළකි. විය වැඩිවැකයෙන් හිම මිදුනු, අධික කඩ තොලු සහිත දුර්වල වෙරළකි. විවැනි වෙරළතීර සාගරක ප්‍රවාහන කටයුතු හා අර්ථික කටයුතු කෙරෙහි බාධා සහිත වෙරළ තීර වේ. නිව්‍යතන හා සෞම්‍ය කළාපීය රාජ්‍යයන්ගේ වෙරළතීර ඉතා පුළුල් නාවික කටයුතු සඳහා යෝග්‍ය පුද්ගල වේ. මේ නිසා සාගරයේ හොතික සැකැස්ම, දේශපාලන ගක්තිය හා ආර්ථිකය කෙරෙහි සාපු වැකයෙන් බලපාවත්වනු ලබයි.

3. රාශ්දයේ විශාලත්වය

රාශ්දය යනු (Territorial) රාජ්‍යයට අයත් බාහිර පුද්ගල හා සාගර පුද්ගල ඇතුළත් බලය පවත්වාගෙන යා හැකි මුළු භූම් පුද්ගලයයි. රාශ්දීය පුද්ගලය සතු මුළු භූම් ප්‍රමාණය, විය කුමන හැඩයෙන් යුත්ත ද විනම් කොතරම් දිගු ද කොතරම් පළල් ද කොතරම් සාගරය හා සම්බන්ධ යන කාරණා ද වෙරළ තීරය සතු දිග ආදි සියල්ල විම රාජ්‍ය සතු සාගර බලය තීරණය කරන සාධක වෙයි. විසේම රාජ්‍යයේ වට ප්‍රමාණය ආදි සාධක මත සම්බන්ධ වන සාගරය ද හොතික වැකයෙන් බලසම්පන්න විය යුතුය. උදාහරණ වැකයෙන් රැකියාවට කිලෝමීටර් 37,653 ක් දිගු වෙරළ තීරයක් හිම් වුවද විය ආක්රීක් සාගරයට මුහුණාලා පිහිටා තිබේම නිසා සාගරය දේශපාලන බලයක් උදෙසා භාවිතා කිරීමට රැකියාවට හැකියාවක් තොමැත.

නමුත් අත්ලන්තික් සාගරයට මුහුණාලා ඇමරිකා ව්ක්සන් ජනපදයට හිම් කිලෝමීටර් 133,312 ක් දිගු වෙරළ තීර පුද්ගලය ආර්ථික හා දේශපාලනික අතින් ලෝකයට සුවිශේෂ බලපෑමක් සිදුකරන පුද්ගලයක් වැකයෙන් පෙන්වා දිය හැකිය. විම පුද්ගලයේ සාගරක වැකයෙන් රුසාන දිග අත්ලන්තික් දිවර ධීම පිහිටා තිබේම, ලෝකයේ වැඩිම නැව් ප්‍රමාණයක් දිනකට ගමන් කරන මුහුදු ප්‍රවාහන මාර්ග රුසාන දිග ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අතර පිහිටා තිබේම, රුසාන දිග වෙරළ දිගේ ඇමරිකාවේ ප්‍රධාන නගර හා නගරවල් පිහිටා තිබේම, ආදි නිසා උතුරු අත්ලන්තික් සාගර පුද්ගලය පුඩු සාගරක කළාපයක් වැකයෙන් හැඳුන්වා හැකිය. වෙරළ දිගු හා පුළුල් වන තරමට සාගර සම්පත් හිමිකම සහ සාගර පුද්ගලයේ අයිතිය වැඩි වේ. වියින් බලය පතුරුවාලිය හැකි සීමාව ද වැඩි වේ.

4. ජන සංඛ්‍යාව

මේනෙන්ට අනුව රටක ජන සංඛ්‍යාව වැඩි නම් විම රටට නාවික හමුදාවක් පවත්වාගෙන යාමේ හැකියාව ද ඉහළය. සාගර හිම් රාජ්‍යයන්වල අඩු ජන සංඛ්‍යාවක් හිඳිමෙන් හමුදා ගක්තිය අඩු බවට බොම්තිකා වැනි රාජ්‍යයන් (ජන සංඛ්‍යාව 71293 වෙරළ කි.ම්. 148) තුළින් පෙන්නුම් කරයි. විනය මෙම සාධකයට කදිම උදාහරණයකි. විනයේ මුළු ජන සංඛ්‍යාව කේරී 130 ක් වන අතර විනයට ගැසිපික් සාගරයට මුහුණාලා ඇති කි.ම්. 14,500 දිගු වෙරළ තීරය ඉතා විශාල සාගර බලයක් අත්පත් කරදේයි. විනය සතු නාවික හමුදා සාමාජිකයින් 235,000 ප්‍රමාණයකි. ඒ අනුව සාගරයේ ඕනෑම සටනකට විනය සුදුනම්නින් සිටී. ජන සංඛ්‍යාව අඩු රටවල් වලට හමුදාගක්තිය ද අඩුය. සාගරය මත දේශපාලන බලය හා රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට නාවික හමුදාවෙන් විශාල මෙහෙයක් ඉටු වේ. (Source: BBC reports, 2013 March)

5. ජාතික ගති ලක්ෂණ

කළකදී මුළු ලෝකය පුරා සාගර බලය තමන්ට නතු කරගත් ජාතියක් වැකයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් හඳුන්වා දිය හැකිය. ඒ ලෝකය පුරා ඔවුන් යාත්‍රා කිරීමට නැව් තනා ඒවායින් මුහුදු මාර්ග ඔස්සේ ගොස්


රාජ්‍යයන් ගණනාවක් යටත් කරගනිමින් තමන්ගේ රාජ්‍යීය දේශීමා ප්‍රංශුල් කරගන් ජාතියක් ලෙසයි. බ්‍රිතාන්‍ය ජාතිකයින් වාණිජත්වයට නැඹුරු වූ ජාතික ගති ලක්ෂණ වලින් සමන්විත වූ නිසා ලොව දිගු කාලයක් සාගර බලය වඩාත් සාධනීය ලෙස හාවිතා කළ ජාතිය වශයෙන් ඔවුන් හඳුන්වා දිය හැකිය. සාගරය හා මූහුදු හිමිකම තිබුණා ද වැඩි ජනසංඛ්‍යාවක් සිටිය ද වීම ජන සංඛ්‍යාව තුළ පවතින අදහස් ද රටකට සාගර බලය තීරණය කිරීමට සපුළු වශයෙන් හේතු වේ.

6. ආණ්ඩුවේ ස්වභාවය

රාජ්‍යක පාලන තන්තුයේ සිවින්නේ කුමන මතධාරීන්ද, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ස්වර්ශපය කුමක් ද ආදි මත ආණ්ඩුවේ ස්වභාවය තීරණය වේ. සමහර ආණ්ඩු භාවිත හමුදා ගක්තියක් ගෞචිනැගීමට විතරම් පෙළඳීමක් නොමැත. ඒ තුළින් රටක් සතු යුතු සුදානම තීරණය වේ. රට අමතරව වීම රාජ්‍ය සාගරය හාවිතා කරන ආකාරය ද වැදගත් වේ. සාගර හිමි සෑම රටක්ම තමන්ට හිමි සාගරික රාජ්‍යීය දේශීමා ප්‍රංශුල් කර ගැනීමේ තරගයට මැදිහත්ව සිටී. නමුත් සමහර රාජ්‍යයන් සාගරය හමුදා ගක්තියක් වශයෙන් හාවිතයට නොගනී.

ශ්‍රී ලංකාව


ඉන්දියන් සාගරයෙන් වටවු දිවයිනක් වන ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අවධානය යොමු කිරීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයත් උතුරු අක්ෂාංශ 5° - 10° සහ නැගෙනහිර දේශීංශ 79° - 82° පිහිටිමකින් යුතු වර්ග කි.ම්. 65,610 ක විකාලත්වයක් සහිත යුතු ඉන්දියන් සාගරයේ පිහිටි දිවයිනක් (අංක 3 සිතියම).



අංක 3 සිතියම: ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම

මුලාශ්‍රය - www.publicgeography.com

ඉහත කි සිතියමේ නිර්පත්තාය වන ආකාරයට ශ්‍රී ලංකාව හැඟෝලීය පිහිටීම අනුව දැවැන්ත සාගර හිමිකම සහිත රාජ්‍යයක් බව ඉතා නොදුන් නිර්පත්තාය වේ.



අංක 4 සිතියම

ශ්‍රී ලංකාව සහ අනන්ද සාගරික කලාපය

මුළුණය - www.advocacypolicyandlobbying.com

ඉහත සිතියම මගින් ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට හිමිව පවතින $230,000 \text{ km}^2$ ක් වූ සාගර පුද්ගලය නිර්සපත්‍රය කෙරේ. ශ්‍රී ලංකාව සතුව කිලෝමීටර් 1340 ක් දිග වෙරළ තීරයක් ඇත. ඉන්දියන් සාගරය සම්පත් බහුල සාගරයකි. තෙල් සහ ගැස් වර්ග, මත්ස්‍ය සම්පත, වැළැ බණ්ඩ සහ බොරලු ආදිය එළා අතර වේ. භූගෝලීය පිහිටීම අනුව ශ්‍රී ලංකාවට ඉහළම සාගර බලයක් ගොඩනගීමට හැකියාව ඇත. අවශේෂ රාජ්‍යයන් වශයෙන් සාගරයෙන් ආසන්නවම තිබෙන ඉන්දිය උපමහද්�්‍යපය හැර වෙන කිසිදු රාජ්‍යයන්හි පහසුවෙන් ප්‍රාගා විය නොහැකි ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබේ. මෙය පිහිටීම අනුව ඉතා ආරක්ෂිත

හුමියෙකි. මෙම පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව නැව් තොටක් වශයෙන් හාටිතා කිරීමට ද ඉහළ විහවතාවක් ඇත. නමුත් අද විභි වාසිය සිංගප්පූරුව විසින් ලබාගෙන ඇත.

හෝතික සැකැස්ම අනුව ද ශ්‍රී ලංකාවට මුහුද පිහිටා තිබීමත් විය බොකු, තුඩු, කලපු, බෛල්ටා, මෝයවල් සහ ස්වාහාවික වරායන්ගෙන් සමන්විතව තිබීමත් සුවිශේෂ වෙයි. උදාහරණ වශයෙන් තීකුණාමල වරායේ ඇති ස්වාහාවික පිහිටීම ශ්‍රී ලංකාවට වල්.රී.රී.රී. කන්ඩායම සමඟ යුද්ධ කරන අවස්ථාවේදී මුහුද කොට්ඨාස දුර්වල කිරීමට ඉතා ඉහළ මෙට්මින් දායක වේ ඇත. ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය තුළ, සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමටත්, වරාය හා නාවුක පහසුකම් ප්‍රවර්ධනය කිරීමටත් ඉතා උදාහරණ ප්‍රදේශ ඇත. රාජ්‍යයේ හොතික සැකැස්ම සලකා බැලීමේදී මෙහෙන්ට අනුව ශ්‍රී ලංකාවට සුවිශේෂ සාගර බලයක් ගොඩනැගිය හැකි රාජ්‍යයි. අවසන් වූ ජනවාරික යුධීමය අවස්ථාවේදී විය ඉතා මැනවීන් නිර්පත්‍ය විය.

ශ්‍රී ලාංකික බොහෝ දෙනාගේ මතය වන්නේ ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් බවයි. නමුත් ශ්‍රී ලංකාව සතු හොතික පාර්සරික සම්පත් සමුදාය මත ශ්‍රී ලංකාව කුඩා රටක් යයි කිව තොහැක. ශ්‍රී ලංකාව විශාල රාජ්‍යයි. සිංගප්පූරුව ද ශ්‍රී ලංකාවට වඩා කුඩාය. සිංගප්පූරු වැසියන් අතිතයේ සිට තම රට කුඩාය යන තර්කයේ සිට කටයුතු කළානම් කිසිදු දිනක වර්තමාන සංවර්ධන මෙට්මට පැහැ විය තොහැකිය. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලත්වය උතුරු දකුණු දිනානුගතව වූ දිගම සාගරක පිහිටීම අනුව සාගරය හාටිතා කළ හැකි ප්‍රමාණය ඉහළය. එම වෙරළ කළාප ආණිතව ද සාගරයෙන් සිදුවන ආපදා, තරුණ බාදනය සාගර දියවැල් හා කුණාටු වල බලපෑම සෙසු ප්‍රදේශවලට සාපේශ්‍රේෂ්ව අවම වෙයි. දිවර කර්මාන්ත අංශය ද නාවුක තාක්ෂණය ද සාගරක ප්‍රවාහන කටයුතු ද ඉහළ මෙට්මින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට ශ්‍රී ලංකාව සතු සාගර විහවතාව පූර්වීය.

ඊට අමතරව ශ්‍රී ලංකාව සතු ජන ගක්තිය, ආන්ඩුවේ බලපෑම, අපනයන වෙළඳ ආර්ථිකයක් ඇති කිරීම, නාටික නමුදා ගක්තිය වැඩි දියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නිලිනව පවතින සාගර බල විහවතාව වැඩිදියුණු කළ හැකිය. ශ්‍රී ලංකාවේ ජේව විවිධත්වය ඇතුළු සමස්ථ සම්පත් පද්ධතියටත්, රාජ්‍යයේ හුමියටත් වර්තමානය වන විට විවිධ විදේශීය බලපෑම් විල්ල වෙමින් තිබේ. මෙටැනි දේශීය ගක්තින් දුර්වල කරන බලවේග පලවාහැරීමට නම් ශ්‍රී ලංකාව ගොඩනැම්, සාගරයන්, අහසත් යන තොවැදුරුම් හොතික අංශවලින් ගක්තිමත් විය යුතුය. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රබලම හුදේශපාලන බිමක් බවට පත් කිරීමට තරම් සාධක හිමිකමක් ගක්තියක් අප සතුව පවතින බව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප තවමත් හළුනාගෙන තොමැත. ඒ අනුරූප සාගර බලය තීයුණු බල තීරකයක් වශයෙන් ශ්‍රී ලංකාවට නන් අයුරූප වාසිදායක ව පවතී. ඊට වඩාත් හේතුදායක වන්නේ ඇල්පූඩ් තේයුරු මෙහෙන් ඉදිරිපත් කළ සාගර බල තීරක සාධක සියල්ලම සාධකය අයුරූප ශ්‍රී ලංකාවට බලපෑවැන්වීමයි.

සුජ්‍යනි රත්නසේකර

කට්ටිකාවාරය

හුගේල විද්‍යා අධිෂ්‍යන අංශය,

කැපුණිය විශ්වවිද්‍යාලය,

කැපුණිය.

MARINE HABITAT DESTRUCTION

The marine environment in the world are in a great trouble and have been threatened by critical issues existed in ocean environment over the past decades include overfishing, marine pollution, ocean acidification, sea level rise, sea temperature rise, predator loss, marine invasive species and marine habitat destruction. Habitat destruction is a burning crisis in all marine environment of the earth and is the process in which natural habitat turns to functionally incapable to facilitate the species originally present there or the loss of the environment inhabited by an organisms. The important marine habitats which subjected to habitat destruction, alteration and fragmentation includes coral reefs, mangrove meadows, seagrass beds, salt marshes, estuaries, swamps, coastal wetlands and coastal sand dunes.

Causes of marine habitat destruction can be natural phenomena for instance climate change (floods and droughts), weather events (El-Nino), storm surges, tsunamis, hurricanes and underwater volcanic eruptions, earthquakes. Although natural disasters can cause huge impacts, human activities are more significantly impactful and persistent. The identified major habitat destructible human activities in marine environments and issues related to those activities are mainly discussed in this letter.

Overfishing

Overfishing means fishing to the point where entire species are endangered and it is responsible for decline the stocks of fish beyond their level of ability to recover. This alters the balance of vital marine ecosystems like coral reefs while eliminating important food fish and revenue from fishing. Overfishing involves destructive human behaviours such as exploding coral reefs to get more fish and fishing activities including as bottom trawling by which huge net scrape the seafloor destructing deep sea corals.



Destructive fishing activities - Bottom trawling

Destructive fishing activities

Destructive fishing techniques include bottom trawling, dynamiting, use of poisons like cyanide and use of moxy nets. These fishing events can disrupt sensitive marine habitats like coral reefs and leads to fish mortality, altered recruitment and changes in food web dynamics.

Bottom trawling

Bottom trawling is a destructive fishing technique by which gigantic net scrape the marine life over sub tidal and deep water marine habitats results physical annihilation of bottom dwelling flora or fauna and large quantities of by-catch and often damages habitat by ripping up coral reefs.

Dynamite fishing

This technique involves use of explosives to paralyze or kill schools of fish for ease collection. This can be adversely damaged to the ecosystem as the explosion recurrently obliterate the underlying habitat that supports the fish.

Cyanide fishing

This is a prohibited type of fishing in which involves sodium cyanide to catch live fish and usually impacts coral polyps and young fish.



Bottom trawling



Dynamite fishing



Cyanide fishing

Marine pollution

Developments near coastal waters cause water to be polluted as it contaminates with sewage, animal wastes, industrial wastes, pesticides, fertilizers, plastics, garbage and oil that dumping from adjacent coastal areas and can destruct habitats like coral reef due to smothering of algae blooms which resulted by increasement of nutrients.

Oil spills can impact coral reefs, sandy beaches, mangroves, fish and seabirds. In offshore waters, exploration and development of oil and gas activities threatened marine habitats like coral reefs, seagrass beds and kelp forests, mainly with discharges of oil and other pollutants from shipping vessels and oil well drilling equipments. Marine pollutants can hazardous to marine life and decimate entire marine environment. Enormous quantities of solid and

chemical waste from human activities are frequently dumped and percolated into the oceans, including plastics, sewage, oil and toxins that can accumulate in food webs. Most of these substances are directly toxic to organisms. Heavily polluted areas become “Dead zones” where few organisms can withstand.



*Solid wastes -
Polythene, Plastic bottles*



Oil spill

Dredging in marine environment

This is a devastating excavation process and it can be demolished the marine habitats and organisms that found in subtidal and intertidal zones in marine environments by physically destructing of bottom dwelling flora and fauna, smothering them, habitats like sea grass beds and coral reefs with displaced sediment and clogging fish gills.

Dredging ship channels removes gathered sediments with pollutants and the re-suspend them into the water. Dredging can also annihilate sea grass beds, coral reefs and other habitats that supply food, protection and breeding grounds for variety of organisms. These dredged materials frequently unloaded into salt marshes, and damage productive marine habitats in the process.



A large scale dredging disturbs marine ecosystem by increasing turbidity

Sedimentation

Sedimentation increases turbidity and limits the penetration of sunlight, influences primary and secondary producers, thus changing food web dynamics. The smothering of coral reefs by sediment also reduces fish abundance and alters the ecosystem changes.

Coastal development

Constructions of coastal protection such as seawall, sand and gravel extraction, recreation, harbour development, industrial developments and land reclamation are some of the anthropogenic activities come under coastal development which annihilates the critical marine habitats. Habitats like coastal wetlands, estuaries, salt marshes and shorelines are destroyed when these are subjected to diking and in-filling or dredging and filling for real estate development to have room for urban, industrial and agricultural development.



A Seawall replaced the shoreline



Harbour development

As a consequence of these coastal developments soil runoff and erosion result in excess nutrients from fertilizers and domestic sewage, which then leads to harmful algal blooms that interfere sunlight penetration and deplete oxygen in water. When these algal blooms grow over coral reefs, block sunlight that essential for coral to thrive. Wastes chemical effluent and runoff from urban areas, industries and farms can destruct on habitats like reefs, sea grasses and animals like bird, and fish.

Tourism

The negative effects of tourism initiate from the development of coastal habitats and the obliteration of entire ecosystems like mangroves, coral reefs, wetlands and estuaries. Tourism industry facilitates enormous employers such as boaters, snorkelers, and recreational divers cause direct contact with fragile marine habitats like wetland and coral reef ecosystems. Destruction of local habitats can be taken place as a result of through careless dropping of anchors on underwater features like corals. Garbage and sewage generated by tourists end up as untreated sewage which dumped to the ocean. Other problems with tourism comprise the overexploitation of local seafood such as crabs, lobsters, octopus and various fish while demolishing habitats like reefs and seagrass where they inhabit.



Coral trampling



Snorkelers contact with coral reef

Shipping

Bulk carriers, container ships and tankers can harm marine habitats with their hulls and dropping of anchors. Spills of crude oil, dumping of waste water and sewage, chemical accidents and other substances suffocate numerous birds and fish and leave a toxic environment.

Hazardous industrial waste and detrimental substances like halogenated hydrocarbons, water treatment chemicals and antifouling paints are also dumped recurrently. Ballast water of ships carries large number of invasive species and crashes native ecosystems once they dump at new destinations. Engines of ships disturb the natural environment by creating loud noises, large waves, frequently striking and killing animals like manatees, dolphins and whales.



An accident of a ship carries crude oil

Mining

Ocean floor is mined for diamond, gold, silver, metal ores like manganese nodules and gravel mines. Mining the ocean floor disturbs the natural ecosystems. Dredging pulls up the ocean floor and create extensive destruction of marine animal habitats, as well as smashes up large numbers of fishes and invertebrates. Mining increases the turbidity and interrupts the photosynthesizing of phytoplankton and other marine life and leads to accumulate heavy metals in marine organisms.

Climate change

The most overwhelming of all habitat-altering agents is climate change. Climate change involves increasing temperatures and rising CO₂ concentrations in marine ecosystems. Extensive effects on the life cycles of marine animals from corals to large whales can cause by even small temperature changes. As consequences of warmer temperature can cause melting of ice caps and glaciers, rising sea levels and flooding estuaries. High levels of atmospheric CO₂ are absorbed by the oceans and forms carbonic acid. This lifts up the acidity of sea that inhibits the ability of marine animals, Crustaceans and many plankton organisms to create shells and calcification process of coral polyps.

How does marine habitat destruction affect people?

The marine habitat devastation may or may not directly affects humans but if affects indirectly. For example, the annihilation of large areas of mangrove forest, which serves as nursery and recruitment areas for important commercial fisheries, can be reduced revenue from fishing, reduced food production and caused extreme poverty; destructive fishing creates the same impacts. Habitat destruction of all kinds from mangroves to coral reefs, can harm tourism, aesthetics, recreation, and human health. People also miss direct uses of natural habitats when habitat is destroyed. Habitat destruction lowers the biodiversity which means that people are losing flora and fauna that could have a potential to provide pharmaceutical drugs for existing or future diseases or cancers.

Possible counter measures to limit marine habitat destruction and protect or preserve the vital marine habitats

- Preserve and encourage the protection of vital marine habitats like existing wetlands, mangrove forest and salt marsh vegetation through stronger enforcement of laws and legislation.
- Reducing or preventing the conversion of critical coastal ecosystems to aquaculture facilities and land for human establishment.
- Establishing small community groups like fisheries societies to monitor and protect the coastal habitats such as estuaries, coral reefs and aware them about adverse impacts of overfishing and importance of the existing of marine habitats for sustainable fishery and promoting it.
- Enforce the laws and regulation against destructive fishing techniques.
- Introducing and providing alternative livelihood opportunities for sea coral miners and introduce alternative material for limestone to limit destruction and protect coral reefs.
- Promoting ecotourism and cultural tourism that responsible for low impacts on coastal habitats.
- Implementing long term and large scale monitoring programmes of vital areas and habitats allow for early detection of degradation and providing information for policy makers for prepare management strategies.
- Implementing regulations for land use and management to protect coastal areas.
- Educating the public about the value of existing marine habitats through awareness programmes.
- Establishing Marine protected Areas (MPAs) marine sites such as sanctuaries, fisheries management areas, conservation areas and marine parks to protect habitats, endangered species and to restore the health of marine ecosystems in areas endangered by habitat and species loss.
- Establishing Marine Reserves which offer a higher extent of ecosystem protection by prohibiting fishing and other habitat-altering activities.
- Zoning coastal areas into MPAs, Marine Reserves, approved fishing areas with different levels of use to slow habitat degradation caused by development. This may provide practicable solution to all stakeholders to conserve marine habitats.

Most areas and habitats of the world's oceans are heavily affected by human activities, thus it considered as the driver of habitat destruction. Hence, taking an immediate action to execute aforementioned solutions to limit, protect and conserve critical marine habitats from habitat destruction is timely concerned.

K.H. Hashan Niroshana

*Department of Oceanography and Marine Geology,
University of Ruhuna*

ශ්‍රී ලංකාවේ මුහුදු ක්ෂේරපායින්ගේ සංරක්ෂණය හා තල්මසුන් නැරඹීමේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය

තල්මසුන් සහ බොල්රින් (මුල්ලන්) යනු සිලේසිය ගෝනුයට අයන් වන සාරගයේ වසන ක්ෂේරපායින්ය. මොවුන් මෙම මිහිතලය මත පිවන වන දැවැන්තයින් වන අතර ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය. විනම් බලේන් තල්මසුන් (Baleen Whale) සහ දත් සහිත තල්මසුන් (Tooth Whale) ලෙසිනි. බලේන් තල්මසුන් විශේෂ 13 ක් Mysticeti උප ගෝනුයට අයන්වන අතර ඔවුන් ප්‍රමාණයෙන් 30m (අඩ් 100) පමණ දිගැති නිල් තල්මසාගේ සිට 6.1 (අඩ් 20) පමණ දිගැති කුරු රැසිරි තල්මසා (Pigmy Right Whale) දක්වා වූ පරාසයක විනිදි පවතී. දත් සහිත තල්මසුන් විශේෂ 71 ක් පමණ Odontocetes උප ගෝනුයට අයන්වන අර ඔවුන් ප්‍රමාණයෙන් 17m (අඩ් 60) පමණ දිගැති කිරී තල්මසා (Sperm Whale) සිට 1.5m පමණ දිගැති Franciscana Dolphin හා Finless porpoise දක්වා විනිදි ඇත.

ශ්‍රී ලංකාව අවට මුහුදු, ඉන්දියන් සාරගයේ තල්මසුන් සහ බොල්රින් සඳහා වූ අභය භූම් ප්‍රදේශයට අයන්වන බැවින් මෙම පිවින් සංරක්ෂණයට සුවිශේෂ භූමිකාවක් අප සතුව පවතී. 18 වන සියවස වන තුරුන් දිවරයන්, සමහර සාරග ගවේෂකයන් සහ විද්‍යාත්‍යන් ස්වල්පයක් පමණක් ශ්‍රී ලංකාව අවට සාරගය මෙම පිවින්ගේ පාරාදිසයක් බව දැන සිටියන. නවතම ගවේෂණයන් අනුව බැලේන් තල්මසුන් විශේෂ 5ක් හා දත් සහිත විශේෂ 21ක් ශ්‍රී ලංකාව අවට වාසය කරන බව සහාය කරගෙන ඇත.

මෙම මුහුදු ක්ෂේරපායින්ගේ මනස්කාන්ත හැකිරීම් රටාව නිසා නරඹන්නන්හට ඉහළ විනෝදාස්වාදයක් ලබා දෙන බැවින්, තෙවත විවිධ රටවල ඔවුන් නැරඹීමට ඉහළ නැශ්චිරුණුවයක් පවතින අතර එය සංවාරක ආකර්ෂණ කර්මාන්තයක් බවට ද පත් වී ඇත.

තල්මසුන් සහ බොල්රින් ශ්‍රී ලංකාව අවට කළාපයට අගන්තුක තොවුන් නැරඹීමේ කර්මාන්තය ශ්‍රී ලංකාවට තරමක් අමත් අත්දැකීමකි. විදේශීකන්ගේ ද සමහර රාජ්‍ය තොවන සංවිධාන වලද සහාය ඇතිව මෙම ඉතා අගනා වූ පිවි සම්පත සංරක්ෂණයෙන් සහ පුද්ගලයනෙන් විනිමය ඉපයෝග අනුමත ඇති හැකියාව ශ්‍රී ලංකාව අවබෝධ කර ඇත්තේ තරමක් ප්‍රමාද වී බව පැහැදිලිය. කෙසේ හෝ විදේශීය සංවාරකයන් ඉලක්ක කර ගනීමින් ශ්‍රී ලංකාව තුළ තල්මසුන් සහ බොල්රින් නැරඹීම කර්මාන්තයක් (Whale Watching Industry) මෙස ස්ථාපිත විය. දකුණු මුහුදු තිරයේ මිරස්ස ප්‍රදේශයෙන්, රීසාන දිග මුහුදු තිරයේ ත්‍රිකුණාමලය ද, වයඹිදිග මුහුදු තිරයේ කල්පිටියේ ද යන මෙස ප්‍රධාන ප්‍රදේශ 3ක මෙම කර්මාන්තය ව්‍යුත්තව පවතී.

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් රීසානදිග මෝසම් සුප්‍රාග්‍රාම හා නිරිත දිග මෝසම් සුප්‍රාග්‍රාම යනුවෙන් මෝසම් සුප්‍රාග්‍රාම දෙයාකාරයට බලපාන අතර රීසානදිග මෝසම් සුප්‍රාග්‍රාම සමයේ ද සුප්‍රාග්‍රාම ව්‍යුත්තව දෙසින් හැමීම නිසා උතුරු නැගෙනහිර මුහුදු තිරය



රඹවේ. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන්නේ නොවැම්බර් සිට අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ය. මෙම කාල සීමාවේ දී දකුණු දිග මුහුදු ප්‍රදේශය රෑ නොවන අතර, තල්මසුන් (Blue Whale) පහසුවෙන් ම දැක ගැනීමේ හැකියාව නිසා ද ශ්‍රී ලංකාවේ තෙත් කලාපය පිහිටා ඇති නිසා ද මිරස්ස ප්‍රධාන කරගත් දකුණු මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමේ කර්මාන්තය සාපේක්ෂව දියුණු මෙන් ම වැඩි වශයෙන් සංචාරක ආකර්ශනයට ද ලක්ව ඇත.

මෙම සතුන් ඔවුන්ගේ ස්වභාවික නිෂ හූම් තුළ නැරඹීමට යාමේ ද සුවිශේෂ වූ නීති රිති පද්ධතියක් අනුගමනය කළ යුතු වේ. "International Whaling Commission" අනුව සුවිශේෂ වූ ආරක්ෂාත යාන්ත්‍රණයක් මෙන් ම තල්මසුන් නැරඹීමේ යාන්ත්‍රණයක් ද මෙම ක්‍රියාවලිය තුළ තිබිය යුතු ය. නීති රිති පද්ධති සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය විවිධ රටවල අනුව වෙනස්විය හැකි වූව ද ඒවායේ මූලික සංකල්පය බොහෝ දුරට සමානවේ.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සියලුම සංචාරකයින් හා බේරිටු ක්‍රියාත්මක කරන්නන් සඳහා සපයා ඇති පොදු උපදෙස් පහත පරිදි වේ.

පරානරය තබා ගන්න -

දුරදක්න, දුරේක්ෂ කැමරා භාවිතා කරන්න. තල්මසුන් ඔබ දෙසට ප්‍රාගාවෙන්නේ නම් සංසුන්ව පසුපසට ගමන් කිරීම හෝ බේරිටු තීන්පම නිදහස් තත්වයේ තබන්න. යාතාවෙන් ගමන් කිරීමේ ද තල්මසුන් ක්ෂේත්‍රීකව යාතාව හරහා පිහිටිමක් සිදුවුවහොත් ඔවුන්ගේ ගමන් මාර්ගයට බාධා නොවන සේ කටයුතු කරන්න.

ඉහු නොබදින්න, නිරහැර නොකරන්න

තල්මසුන් යාතා මගින් වටකිරීම හා හෝ යාතාව සහ ගොඩිම අතර වට කිරීම, ඔවුන් ධෙරී යාමට තැත් කරන මාර්ගය අවහිර කිරීම, කුඩා තල්මසුන් හා මව තල්මසුන් අතරින් ගමන් කිරීමෙන් වළකින්න. තල්මසුන් නැරඹීමේ ද බේරිටු ඉතා සෙමින් බාවනය කිරීමට උත්සුක වන්න. තල්මසුන් සමග සමාන්තරව බාවනය කිරීම සහ තල්මසුන් ඉදිරියෙන් හෝ පිටුපසින් ගමන් කිරීමෙන් වැළකි සිටින්න. රංවු වශයෙන් ගමන් කරන තල්මසුන් භුදුකලා නොකරන්න.

ආහාර දීමෙන් හා අවධානය ලබා ගැනීමෙන් වළකින්න.

තල්මසුන් හට ආහාර දීම, අවධානය ලබා ගැනීම සඳහා ගබඳ කිරීම හෝ විළි දැල්වීමෙන් වළකින්න.

අභ්‍යුල්ලීමෙන් වළකින්න

තල්මසුන් ඇඟ්‍රේම, අතශාම හෝ පිටුපසින් ගමන් කිරීමට උත්සුක නොකරන්න. එය තල්මසුන් හට තුවාල සිදුවීමට හෝ විය හැක.



තල්මසුන් සහ බොල්තින් බේරිටු වලට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන අතර ආහාර ගැනීම අඩු කිරීම, පැටවුන් රැක බලා ගැනීම අඩු කිරීම, රංචුව තුළ අවධානය අඩුවීම, මතුපිට සිටින කාලය කෙරී කිරීම, ආහාර ගැනීමේ ප්‍රදේශ වලින් විස්ත්‍රාපනය වීම, ක්ෂේත්‍රකට විසිරෝගාම, රංචු ගැසීමට බාධා ඇතිවීම, බේරිටු මග හැරීම යන දේ සිදුවිය හැකි ය.

මෙම තල්මසුන් නැරඹීමේ කර්මාන්තය තුළ මුදල් උපයන්ගේ ඔවුන්ගේ ස්වභාවික වාස තුළම නැරඹීමෙහි. එබැවින් සූල් බලපෑමක් හෝ නොකර කිසිවකුට මෙම කර්මාන්තයේ යෙදීමට නුපුරුවන. එබැවින් කළයුතු වන්නේ සිදුවින බලපෑම හැකිතාක් අවම කිරීමයි.

විවිධ ප්‍රමාණයන්ගේ වූ යාතා ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීමේ කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන අතර ඒවා ප්‍රධාන වශයෙන් වර්ග 3 කට බෙදා දැක්විය හැක.

- පුද්ගලයන් 4-8 ගමන් කළහැකි කුඩා බේරිටු
- පුද්ගලයන් 30 - 70 ගමන් කළහැකි විශාල බේරිටු
- පුද්ගලයන් > 300 ක් පමණ ගමන් කළහැකි විශාල යාතා

යාතාවේ විශාලත්වය වැඩිවන විට විසින් පිටවන වින්ජන් ගබාදයේ ප්‍රමාණය ද වැඩිවේ. මෙම මුහුද ක්ෂේරපායින්ගේ ගබාද ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඉතා දියුණු මට්ටමක පවතින නිසා, ඉතා දුරක්ෂා පවා ඔවුනට ගබාද හඳුනාගත හැකිය. විශාල යාතාවක් අධික ගක්තියක් නිකුත් කරමින් අධික වේගයක් පැමිණෙන විට ඇතිවන බලපෑම කුඩා යාතාවක් සූල් ගබාදයක් නිකුත් කරමින් සේමීන් නිශ්චිත දුරකට පැමිණෙන විට ඇතිවන බලපෑමට වඩා බෙහෙවින් වැඩි ය. අනෙක් ප්‍රධාන ගැටළුව වන්නේ බේරිටු කරවන් අතර සොයාගත් තල්මසෙකු සංවාරකයන්ට පෙන්වීම ව පවතින තරගය යි. වීම අවස්ථා වලදී බොහෝමයක් යාතා සතුනට ප්‍රාග්ධනීමේ දී අනුගමනය කළ යුතු නිතිරිත හිතුමනේ කඩිකර දුමයි. විය ඉතා විශාල බලපෑමක් වන අතර ඉතා සූල් පිරිසක් පමණක් මෙම ජීවින්ගේ සංරක්ෂණය වෙනුවෙන් අවබෝධන කැපවී විවැනි ක්‍රියාවල නොයෙදේ.

මෙට අමතරව සමහර යාතා මගින් පිටකරන වායුව අසම්පූර්ණ ලෙස දහනය වූ කාබනික අංශ නිසා අධික අදුරු කළ පැහැයක් ගනී. මෙම අංශ සූලග මගින් විස්ත්‍රාපනය වී මෙම ජීවින්ගේ අතිශය සංවේදී පෙනහඟ දක්වා ගමන් කළ හැකි අතර ඒවා වීම ජීවින්ට ඉතා අහිතකර විය හැකි ය. විශේෂයෙන් ම අධික ගැහුරුව කිම්දෙන තල්මසුන් (කිර තල්මසා) සඳහා මෙය බොහෝ අහිතකර වන අතර හැකි ඉක්මනින් විවැනි සිදුවීම් නතර කළ යුතු ය.



සමහර සංවාරකයන් සතුන් වෙත බොහෝ සම්පූර්ණ මුවන් සමග පිහිනීමටත්, කිමිදිමෙමටත් අධික කැමැත්තක් දක්වන අතර ඒ සඳහා වැඩිපූර මුදලක් වැය කිරීමට ද පසුබව නොවේ. නමුත් විවැනි සිදුවීම් පර්යේෂණ හෝ සංරක්ෂණ කටයුත්කර හැර වෙනත් කිසිදු විටක දී සිදු නොවිය යුතු ය.

ලොව ප්‍රධාන හැවි මාරුගයක් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට ආසන්නව නිල් තල්මසුන් අධිකව ගැවසෙන ප්‍රදේශයන් හරහා දිවයයි. මෙම නැවී මගින් තෙල්, රසායනික ද්‍රව්‍ය, විෂ අමුදව්‍ය

සහ අනෙකුත් බොහෝ දේ නිරන්තරයෙන් ප්‍රවාහනය සිදුකරයි. කිසියම් වූ හඳුනී අනතුරක් සිදුවුවහොත් මෙම ත්‍රිත්‍රුපායිනට මෙහේ ම සියලුම සාගර ජීවිතය අධික බලපෑමක් සිදුවිය හැකි ය. විවැනි දෙයක් සිදු නොවුව ද මෙම නැව් තල්මසුගේ ගේරියේ ගැටීම් අධික ගැඩිද තිබුත් කිරීම් ජලය භුවමාරු කිරීම් අපද්‍රව්‍ය සංප්‍රවම භුවමාරු කිරීම් ආදිය නිරන්තරයෙන් ම සිදුකරයි. බොහෝ නැව්න යාත්‍රා ස්වයංක්‍රීය කැඳවුම් යාන්ත්‍රණයක් අනුගමනය කරයි. (Auto Pilot Method). එබැවින් පහසුවෙන් ම තල්මසුන් මෙම යාත්‍රා වලට ගොදුරු විය හැකි ය. සංචාරකයන් රැගෙන යන නැරඹුම් බෝරීටු පවා නිරන්තරයෙන් මෙම පුද්ගලයේ ඔබ මොඩ සැරසරන බැවින් ඒවා සමඟ ගැටී හෝ වෙනත් හඳුනී ඇයුරින් අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් ද පවති.




නිරදේශක

තල්මසුන්, බොල්රින් නැරඹීමේ කර්මාන්තය මූලික වගයෙන් ම රඳු පවතින්නේ ඔවුන්ගේ ගහනාය මත බැවින් මූලික ප්‍රමුඛතාවය ඔවුන් ආරක්ෂා කිරීමටත් සංරක්ෂණයටත් ලබා දිය යුතුවේ. ඔවුන්ට අවම බාධාවක් සිදුවන ඇයුරින් මෙම කර්මාන්තය සිදුකිරීම ඉතාම වැදගත් වන්නේ වැඩැවිනි. පහත සඳහන් කරන නිරදේශක මගින් හා ඒවා නැකිතාක් ඉක්මනීන් ක්‍රියාවට නැංවීම මගින් මෙම ජීවි ගහනායට සිදුවන බලපෑම හැකිතාක් අවම කරගත හැකිය.

ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවිධ වූ ආයතන විවිධ වගකීම් දරණු ලැබේ. වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විම ජීවින්ගේ ආරක්ෂාව හා පැවත්ම සම්බන්ධයෙනුත්, නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක බලකාය මුහුද හා වෙරළ ආණිත ව සිදුවන නීති විරෝධ ක්‍රියා මැධ්‍ය පැවත්වීමටත්, ලංකා දීවර වරාය නීතිගත සංස්ථාව බෝරීටු ලියාපදිංචිය හා සංචාරකයන්ට පහසුකම් සැපයීමටත්, සංචාරක මණ්ඩලය සංචාරක ක්‍රියාකාරකම් සඳහාත් යන ආකාරයෙන් තම කාර්යන් ඉටු කරන අතර මීට අමතරව තවත් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් විවිධ ආකාරයෙන් මැදිහත් වී ඇත. නමුත් මෙම සියලුම ආයතන අතර නීත්වීත වූ පොදු වැඩි පිළිවෙළක් නොමැති වීම මොවුන් සංරක්ෂණයටත් සංචාරක

ක්‍රියාකාරකම් කළමනාකරණයටත් පවතින ප්‍රධාන බාධාව වේ. එබැවින් මෙම සියලුම ආයතන හා පුද්ගල වික්වී සමෝධානික කළමනාකරන වැඩිසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ.

මෙහි මූලිකත්වය වැඩි වගකීමක් ඇති වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනයකට ගත හැකි අතර විය විද්‍යාත්මක පර්යේෂණ, සංරක්ෂණය සහ තල්මසුන් ආණිතව සිදුකරන සියලුම ක්‍රියාකාරකම් කළමනාකරණය සම්බන්ධයෙන් පවතින වෙනම වූ කාර්යාලයක් වීම ඉතා වැදගත් ය. මෙය ශ්‍රී ලංකා රජය මගින්



පාලනය වන සහ විවිධ වූ දෙක් විදෙක් මූල්‍ය ප්‍රතිඵාදන සපයන ආයතනවල සහයෝගය මත පවත්වාගෙන යන කාර්යාලයක් බවට පහසුවෙන් ම පත්කල හැකි ය. මෙය පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිඵාදන තවදුරටත් පරිත්‍යාගීලින්ගේන් සහ සංචාරකයන්ගේන් ලබාගත හැකි ය. සියලුම විශ්ව විද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතනවල සහයෙන් පර්යේෂණ කටයුතු සඳහා වෙනම ම වූ ඒකකයක් පිහිටිවිය යුතු අතර ඒ සඳහා මුළුකත්වය ද ලබාදිය යුතු වේ. මෙම සුවිශේෂ වූ කාර්යාලය පහත සඳහන් අංශ වලින් පහසුකම් වලින් සමන්වීත විය යුතුය.

- සියලුම සංචාරකයන්ට හා මහජනතාවට දැනුම ලබාගත හැකි තොරතුරු මධ්‍යස්ථානයක්
- මුහුදු ක්ෂීරපායි කොළඹකාගාරයක්
- පර්යේෂණ මධ්‍යස්ථානයක්
- තල්මසුන්, බොල්ගින් නැරඹුම් ක්‍රියා කළමනාකරන ඒකකයක්
- දැනුවත් කිරීමේ ඒකකයක්
- සංචාරකයන් සඳහා විවේක මධ්‍යස්ථානයක්

ප්‍රබල හා සාර්ථක නීති පද්ධතියක් හැකි ඉක්මනීන් ආයුරු පනතක් ලෙස සම්මත කර ගනීමින් විය ඉතා තදින් ක්‍රියාවට නැංවිය යුතු ය. එම නීති පද්ධතිය සඳසා පනත නිර්ණායකයක් අනිවාර්යයෙන් ම සැලකීම්වල ගත යුතුවේ.

- සතුන් දෙසට බේරීවූ ප්‍රගාවන දිගාව
- බේරීවූ ප්‍රගාවන වේගය හා වේග අඩුකරන කුමවේදය
- ප්‍රගාවන අවම දුර
- ඉහත නිර්ණායකයක් තුන බේරීවූවේ විශාලත්වය හා නිකුත් කරන ශබ්දයේ ප්‍රබලතාවය මත වෙනස්විය යුතු ය
- යානා ම්‍රියාපදිංචි කුමවේදය
- ජීවිතාරක්ෂක ආවරණ හා බේරීවූ මගින් සපයන අනෙකුත් පහසුකම් ප්‍රමිතිය
- සංචාරකයන්ගේන් අයකරගත හැකි ප්‍රමිතිගත කරන ලද ගාස්තු පරාසය
- බේරීවූ වල ආරක්ෂණ මට්ටම තක්සේරුව
- දුම් පර්යේෂණ ව්‍යාප්තාව
- සුවිශේෂ වූ කොඩියක් මෙම යානා සඳහා නිර්මාණය
- සතුන් බහුලව වෙශෙන ප්‍රදේශවල බේරීවූ වල ජල නුවමාරුව තහනම් කිරීම
- ජලයට කිසිම උච්චයක් විකතු කිරීම තහනම් කිරීම
- සතුන් සමග පිහිනීම හා කිමිදිම විශේෂ අවසරයක් මත පමණක් සිදුකිරීම
- සෑම යානාවකටම සාගර ජීව විද්‍යාව හා සාගර වේදය ගෙන නිපුණත්වයක් ඇති පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය
- යානා ක්‍රියාකරවන්නන්ට හා සේවකයන්ට යෝග්‍යතා සහතික පතක් නිකුත් කිරීම

- ◆ නැව් ගමන් මාර්ගයන් සඳහා වෙරලේ සිට පවතින දුර වැඩි කළ යුතු අතර විසේන් නැතිනම් මූහුද ස්කිරපාදී ජීවින් වැඩියෙන් වාසය කරන ප්‍රදේශ තුළින් ගමන් කිරීමේ දී පහත එකාගතාවයන් ජාත්‍යන්තර වශයෙන් ඇති කරගත යුතු ය.
- සියලුම යානා මෙහෙයවන්නෙකුගේ පාලනය යටතේ ගමන් කිරීම (Mannual Pilot Method)
- ජල භුවමාරුව සිදු නොකිරීම
- කිසිම ආකාරයකින් අපද්‍රව්‍ය නො වෙනත් ද්‍රව්‍ය ජලයට වික් නොකිරීම
- ◆ තුළමසුන් නැරඹීමේ කර්මාන්තයේ උන්නතිය හා සංවර්ධනය උදෙසා පහත ත්‍රියා මාර්ග ගත හැකි ය.
- විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් පැවත්වීම
- සංවාරකයන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් හා වාහන නැවැත්වීමේ පහසුකම් සංවර්ධනය
- වරායන්, තොපුපෙළල් ආණුත්ව පිරිසිදුව හා පරිසර දුෂ්චරණයන් තෙරව පවත්වාගෙන යාම
- සංවාරක නොවල් පද්ධති සංවර්ධනය

ර.පි. දුරුණ තුවන් තිබුණු ත්‍රේනර්

සාගර විද්‍යා හා සාගර සුවිද්‍යා අධ්‍යාපනාංශය,
රුහුණු විශ්වවිද්‍යාලය,
මානර.

සියුරු ගොඩී

ගොඩ මධ සේදා ගලනා අඟ දොල සිදු තුරුවට ගෙන යති	ගංගා
විරු ගොවි පුත් රත් කෙත් මත හෙත් බිහිය මුසු NPK	හංගා
රැලි දියම්බ නැපැවි වැඩිති රතු කොල දුමුරු තිල්වන්	අඡල්ගා
රැදු ගැමුරේ වෙසෙනා කුරු දිවි මියෙති නැතැ රිවි කිරීමෙනාක	රංගා
කම්හල ගොවි පොල විස රැදි දිය වැල නැපැවිල්ලේ සයුරට	අඇදෙනා
විෂ වැද මියගිය මුදුපැල මින්ත්ල කසල මුසුව දිය බොර	කර්නා
විදු විකුමින් සැග වා සිප ගිනි වැදි උතුරු දකුණු ඔබව හිම	දියෙනා
ඉහළ නැගෙන සිදු දියත්ල බල මතු කැල තොප වෙත නැතිදේ	කරුණා
රෝන් රටට යන බොර තෙල් ගෙන මහ සයුරෙහි අඩිසේස් ලද	නොකා
ගැටී පරේක නපුරෙහි බිඳ විසිරේයි මිලන් අපතෙ අහා සිත්	සංකා
තෙලෙන් පෙරෙවි කුද සිල් මසුනි කැසුවුවෙහි ලිහිනියෙහි	අහිංසකා
බලන් අතන සුදු වැල්ලනි අඇදි මහ විපත්තියෙක කළ	සලකුමෙනාකා
හෙල් සුසුම් කද නැගී පුරා ලය සොවින් පිරුණු වර්ණා දෙවි	රඳා
පලා සයුරු ගැබ බුරා නැගී වියරුවෙන් ගලා මහ විපත්	සඳා
මතක් කරන් නිති දැයක් හෙත් ඒ මහා කදුල් ගග දිනක්	චිඳා
හඳින් නිසින් නුවතින් මුදුනින් ගෙන රකිවු රකිවු සයුරු දිය	කඳා

ආචාර්ය මුදිනාඹුලි රණකිංහ
ඩීස්බේන්

ශ්‍රී ලංකාවේ වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණයේ ගමන් මග...

අප සිවත් වන වර්ග කිලෝමීටර 65,000 ක් පමණ වන මේ දිවයින දිගින් කිලෝමීටර 1,700 ක් පමණ වන වෙරළ තීරයකට හිමිකම් කියයි. වැමෙන්ම ලංකාව මෙන් 8 රුණායක් තරම් විශාල වූ සාගර කළාපයක් දැඩි සමග අප රටට අයත් වේ. කලපු, බොකු, මෝය, කොරල්පර, කබොලාන, මුහුද තණධිම්, වැලි සහිත වෙරළ වැනි වූ සමුද්‍ර පරිසර පද්ධතින් ගණනාවකින් සමන්විත වන මෙම වෙරළ තීරය හා ආශ්‍රිත සමුද්‍රය, අප රටෙහි ජනතාවට අතිමහත් සේවයක් ඉටුකරයි.

අප රටෙහි වෙරළඳඵ ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් දේවර කර්මාන්තය මත යැපෙන්නන් වේ. වැමෙන්ම අපගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 90% ක්ම සපයාගනු ලබන්නේ කරදිය මත්සය කර්මාන්තයෙනි. ව්‍යුතමාන වාර්තා අනුව ජනතාව ලක්ෂ 3 කට වැඩි පිරිසක් සෘජුව කරදිය දේවර කර්මාන්තයේ යෙදී සිටින අතර ලක්ෂ 10කට වැඩි පිරිසක් වතුව දේවර කර්මාන්තය නිසා සිවතෙන්පාය සරිකර ගනු ලබයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ද මුළුමනින්ම පාහේ ව්‍යාපෘතිය හා නැගෙනහිර වෙරළ තීරය පදනම් කොටගෙනය. සංචාරක කර්මාන්තය නැංවීම කෙරෙහි ව්‍යුතමාන රජයේද වැඩි අවධානයක් යොමු වී ඇති අතර, විය දැන් දැන් දකුණු හා බවහිර වෙරළ තීරයේ සිට වියමිදිග හා නැගෙනහිර වෙරළ තීරයන් දක්වා ද ව්‍යාපෘති වෙමින් පවතී. වැමෙන්ම අප රටෙහි ප්‍රධාන වෙළඳ වරායන් වන කොළඹ වරාය, ගාලු වරාය හා ත්‍රිකුණාමලය වරාය ද මැතකදී ඉදිකළ හම්බන්තොට වරාය ද දේවර වරායන් සියල්ලමද පාහේ රටෙහි ආර්ථිකය කෙරෙහි දක්වන දායකත්වය අතිවිශාලය. මේ අනුව බලන කළ අප රටෙහි ආර්ථිකය කෙරෙහි මුහුද හා වෙරළාශ්‍රීත පරිසරය බොදෙන දායකත්වය අති මහත්ය.

පෙරව විවිධත්වය අතින් සලකා බලන විට ද ශ්‍රී ලංකාව අවට ඉන්දිය සාගරයට හිමිවත්නේ අද්වීතීය ස්ථානයකි. ලෝකයේ දැනට සිටින කැස්බෑ විශේෂ 7න් 5ක්ම ලංකාව අවට මුහුදේ වෙසෙන අතර, ඔවුන් බිත්තර දැනීම් සඳහා පැමිණෙන්නේද ලංකාව අවට වෙරළ තීරයටයි. ලංකාව අවට මුහුදේ කොරල් පර ආශ්‍රිතව විවිධ කොරල් විශේෂද, කබොලාන පරිසර ආශ්‍රිතව විවිධ කබොලාන විශේෂ ද ආදි වශයෙන් වික් වික් සමුද්‍ර පරිසර පද්ධති ආශ්‍රිතව විවිධ වැදගත් ප්‍රවී විශේෂ හමුවන අතර, ඇත රටවලින් පැමිණෙන සංචාරක පක්ෂීන්ද වෙරළාශ්‍රීත තෙත් බිම් ආශ්‍රිතව වසරේ වික් වික් කාල සීමාවන් තුළදී හමුවේ.

මේ ආකාරයෙන් බලන කළ වෙරළ හා සමුද්‍ර පරිසරය අපට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන අතර විඛිවෙන් විය ව්‍යුතමානයේ තීරසාර ආකාරයෙන් කළමනාකරණය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.

සාගරය පිළිබඳව සැලකීමේ දී ගොඩිම හා සියුර යා කෙරෙන ස්ථානය පිළිබඳව කතා නොකරම බැරිය. විනම් වෙරළ තීරයයි. වෙරළ තීරය හෝ වෙරළ කළාපය අර්ථ කට්තනය කිරීම සඳහා විවිධ තීරවලන පවතී. ඒ සම්බන්ධ සරලම නිර්වචනය නම්, වෙරළ කළාපය යනු ගොඩිම හා මුහුද අතර ඇති අන්තර් මුහුණාතය (Interface). දකුණු හා අග්නිදිග ආසියාතික රටවල් පිළිබඳව සැලකන විට වෙරළ කළාපය ගොඩිම්න් හා මුහුදින් වෙන් කර හඳුනා ගැනීම සඳහා ඒ ඒ රටවල පවත්නා නිති රිති අනුව වෙරළ කළාපය අර්ථ දක්වා ඇති. ඇතැම් රටවල විය ස්ථාවර දුරක් ලෙස (Fixed Distance) ද තවත් රටවල විවිධ දුරක් (Variable Distance) ලෙසද අර්ථ දක්වා ඇති අතර ශ්‍රී ලංකාවේ වෙරළ කළාපය අර්ථ දක්වන්නේ ස්ථාවර දුරක් වශයෙනි. විනම් වෙරලේ මධ්‍යය විඛිවෙන ලම්බකව, විම රේඛාවේ සිට 2km ක් මුහුද දෙසට ද විම රේඛාවේ සිට 300m ගොඩිම දෙසට ද කලපුවක් හෝ ජල මාරුගයක් ඔස්සේ වන විට 2km ක් මධ්‍ය

වඩුය රේඛාවට ලමිඩකව විම ජල මාරුගය ඔස්සේ ගොඩබීම දෙසට ද විම සීමාවේදී ජල මාරුගයේ බැඩුමේ සිට 100m ක් දෙපසට ද වන තීරය වෙරළ කළාපයට අයත් වේ. මෙම කළාපය තුළ යම් ඉදිකිරීමක් සිදු කිරීම නහතම් වන අතර අත්‍යවශ්‍ය වන අවස්ථාවන්හිදී විශේෂ අවසර පත්‍රයක් මත පමණක් විම කළාපය තුළ ඉදිකිරීමක් කිරීමට අවසර ලැබේ.

ඉංකාවට අයත් සාගර කළාපය පිළිබඳව සැලකීමේ දී, මධ්‍ය වඩුය රේඛාවේ සිට නාවික සැතැපුම් 12 ක් දක්වා වූ කළාපය දේශීය සමුදාය ලෙස ද නාවික සැතැපුම් 24 ක් දක්වා වූ කළාපය ප්‍රත්‍යාස්‍යන්න කළාපය ලෙස ද නාවික සැතැපුම් 200 ක් දක්වා වූ කළාපය අනන්‍ය ආර්ථික කළාපය ලෙස ද අර්ථ දක්වයි. මෙම අනන්‍ය ආර්ථික කළාපය දක්වා වූ සීමාව තුළ ඇති සියලු සම්පත් නො ගැනීමේ අයිතිය අප රටට අයත් වනවා මෙන්ම විය දූෂණයෙන් තොරව තබා ගැනීම ද අප රටට අයත් වගකීමක් වේ.

ඉංකාව ගැන සලකා බලන විට වෙරළ තීරයේ සිට 100km දක්වා කළාපය තුළ ජනගහනයෙන් 90% ක් පමණ ම ජීවත් වේ. විමෙන්ම සමුදු පරීක්ෂර පද්ධති බොහෝමයක් පිහිටා ඇත්තේ වෙරළ කළාපයට ආසන්න තීරයේ ය. මෙම සමුදු පරීක්ෂර පද්ධති නොයෙක් ආකාරයෙන් ප්‍රයෝගනවත් වන අතර, මසුන්ට ස්වභාවික අභිජනන මධ්‍යස්ථාන සැපයීම ද වෙරළ බාදනය අඩුකිරීමද ස්වභාවික ව්‍යුහය සඳහා ආරක්ෂක පවත්තක් යේද පෙව විවිධත්වය සුරුකීමටද පරීක්ෂර දූෂණය අඩු කිරීමටද අරක්ෂක පෙරණයක් යේද යනාදී වශයෙන් බහුවිධ ආකාරයෙන් ක්‍රියා කරයි. විඛැවින් කුමන අතකින් සැලකුවද මෙම වෙරළ කළාපයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

අප රටෙහි භූගෝලීය ස්වභාවය පිළිබඳව සලකා බැඳීමේදී රට මැද කළුකරය හා ඉන් ඔබිබට විහිදෙන තැනිතලාවකින් සමන්විත වන අතර කළුකරයෙන් ආරම්භ වන ගංගා 103 ක් මහ මුහුද සොයා ඇදි යන්නේ මේ තැනිතලාවන් ඔස්සේ ය. විමෙන්ම අප රටෙහි ප්‍රධාන ජනාධාරක පිහිටා ඇත්තේත් ප්‍රධාන නගර පිහිටා ඇත්තේත් කාර්මික ප්‍රදේශ පිහිටා ඇත්තේත් මෙම ගංගා ආශ්‍රිතවය. විඛැවින් මෙම ගොඩබීම් ප්‍රදේශවල සිදු කරන ක්‍රියාකාරකම් සෘජුවම මහ සාගරය වෙතද බලපෑම් ඇති කරයි. ජනතාවගේ ක්‍රියාකාරකම්, විවිධ කර්මාන්ත කාලා ව්‍යුතින් බැහැර කරන අපද්‍රව්‍ය හා නාගරිකරණය හේතුවෙන් ජනනය වන විවිධ අපද්‍රව්‍යයන්ගේ අවසාන ප්‍රතිග්‍රාහකයා වන්නේ සාගරයයි. මේ නොයින් රට අභ්‍යන්තරයේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් නොයෙක් ආකාරයෙන් සාගරය කෙරෙහි බලපෑම් ඇති කරයි. විමෙන්ම වෙරළ ආශ්‍රිතව නොයෙකුත් ක්‍රියාකාරකම් පවතින අතර දීවර කර්මාන්තයට අදාළ ක්‍රියාකාරකම්, වරාය කටයුතු, සංචාරක කර්මාන්තය, විනෝදාන්තමක කටයුතු මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ මේ අතර ප්‍රධාන වේ. මහා සයුර හා සම්බන්ධ ප්‍රධාන කටයුතු අතර දීවර කර්මාන්තය, නාවික ගමනාගමනය, නාණ්ඩ හා තෙල් ගැවීෂණ, තෙල් ප්‍රවාහන කටයුතු, මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ හා ගැවීෂණ කටයුතු ද වේ.

මේ ආකාරයෙන් බලන කළ වෙරළ හා ආසන්න ගොඩබීම් හා සමුදු කළාපය යනු බහුවිධ ක්‍රියාකාරකම් සහිත බහුවිධ ප්‍රදේශලයන් පරිහරණය කරන්නා වූ කළාපයකි. කෙසේ ව්‍යවද වර්තමාන ජනගහනය හා සස්කුදන කළ දැනට පවත්නා වෙරළ හා සාගර සම්පත් ප්‍රමාණය සීමා සහිත වේ. මෙසේ සීමා සහිත වූ වෙරළ හා සාගර සම්පත් පරිහරණය කිරීම සඳහා බහුවිධ ක්‍රියාකාරකම් හා බහුවිධ පිරිස් සිටින බැවින් විම විවිධ ක්‍රියාකාරකම් අතර ද විවිධ ප්‍රදේශලයන් අතර ද ගැටුම් ඇතිවීම නොවැළැක්වය නැකිය. උදාහරණ වශයෙන් ගනහොත්, දීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය අතර ද, සංවර්ධන කාර්යයන් හා සම්පත් සංරක්ෂණ ක්‍රියාවලි අතර ද මේ ආකාරයේ ගැටුම් පවතී. ඇතැම් සංවර්ධන කාර්යයන් සිදුකිරීමේ දී පරීක්ෂර සංරක්ෂණය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමුකර ඇති බවටද වරින් වර වේදනා නැගේ. මෙම තත්ත්වය ඉංකාවට පමණක් සීමා වූවක් නොවේ. අප රටට ආසන්න අනෙකුත් දකුණු ආසියාතික රටවලද තත්ත්වය මේ ආකාරයෙන්ම වේ. කෙසේ ව්‍යවද මෙම ගැටුම් විසඳීම මෙන්ම වීවාට නිසි පිළිතුරු සැපයීමද වර්තමානයේ අභියෝගයක්ව පවතී.

පරීක්ෂරය සම්බන්ධව ක්‍රියාකාරකම් හා ඒවා ආරක්ෂා කිරීම සඳහා අප රටෙහි ආයතන ගණනාවක් පවතී. ගොඩබීම පරීක්ෂරය සම්බන්ධව වෙනම ආයතනයන්ද, වෙරළ කටයුතු සම්බන්ධව වෙනම ආයතනයන්ද,

සමූද්‍රය පරිසරය සම්බන්ධව වෙනම ආයතනයන්ද වශයෙන් වෙන් වෙන් වූ ආයතන හා ඒ හා බැඳුණු නීති රිති සමූදායක් ද අප සතුව පවතී. වර්තමානයේ අප රටෙහි වෙරළ හා සාගර සම්පත් කළමනාකරණය පිළිබඳව සලකා බැඳුමේදී ද තත්ත්වය මෙසේම වේ.

ආයතන ගණනාවක් හා නීති රිති සමූදායක් නීතිම එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා වැදුගත් බව සැබැකි. උඩහරණ වශයෙන් ගතහොත් වෙරළ සම්පත් කළමනාකරණය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ද, සමූද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා සමූද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය ද සමූද්‍ර පරිසරය ද අභ්‍යුත්ව පරිසරයට අපද්‍රව්‍ය වික් කිරීම පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ද, සමූද්‍ර අනය තුළු සම්බන්ධව කටයුතු කිරීම සඳහා වන ඒවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද කඩ්පාලාන පරිසර සම්බන්ධව කටයුතු කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද මත්සය සම්පත් කළමනාකරණය කිරීම සඳහා දේවර හා ජල්‍ය සම්පත් දෙපාර්තමේන්තුවද වශයෙන් ආයතන ගණනාවක් විකම පරිසර පද්ධතියක් වෙනුවෙන් පෙනී සිටිය. නමුත් විම ආයතනයන්හි ක්‍රියාකාරකම් අතර මෙන්ම නීති රිති අතර ද අතිපිහිත වීම ඇති විට, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම වෙනුවට සිදුවන්නේ විහි අනෙක් පැන්තයි. තවද ලංකාවේ මෙම නීති රිති අතර යම් යම් නොපැහැදිලි තැන් සහ පර්තරයන් ද පවතින බැවින් විම නිසි තැන් අතරින් වගකිව යුත්තන් සහ වැරදිකරුවන් හට ගැලුවී යාමේ හැකියාවක් ද පවතී.

උඩහරණයක් වශයෙන් ගත් කළ ගැංගාවකට හෝ ඇල මාර්ගයකට අපද්‍රව්‍ය දැමීම සලකමු. ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රට අනුෂ්ථානයේ ක්‍රියාත්මක වන ආයතනයකට අයත් වන අතර යම් හෙයකින් විම ගැටුව්ව සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට විම ආයතනය අපොහොසත් ව්‍යවහාර්ය විනි බලපෑම වෙරළ හා සමූද්‍ර පරිසරයට සිදු ව්‍යවද ඒ සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වර්තමාන ක්‍රියාපට්පාරිය තුළ වෙරළ හා සමූද්‍රය සම්බන්ධව කටයුතු කරන ආයතනයකට හැකියාවක් නැත. වැමෙන්ම ඉහළ ජල පෝෂක පුදේශයක සිදුවන යම් කටයුත්තක් කළමනාකරණය කිරීමේදී පහළ ජල පෝෂක පුදේශයන්ට සිදුවන බලපෑම පිළිබඳ සොයා බැඳුමට වර්තමාන ක්‍රමවේදය තුළ හැකියාවක් ද නැත. වැමෙන්ම ඇතැම් ආයතනවලට අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණ මෙවලම්, මූල්‍යමය ප්‍රතිපාදන නිගතාවක්ද පවතී. මේ නිසා ඇතැම් අවස්ථාවන්හිදී සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා බාධා ඇතිවේ.

වර්තමානයේ අප රට තුළ වෙරළ සම්පත් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය සංවිධාන මෙන්ම දේශීය හා විදේශීය රාජ්‍යය නොවන සංවිධාන ද විවිධ ක්‍රියාකාරකම්වල නියැදි සිටී. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්මක් ද ඇත. දේවර හා ජල්‍ය සම්පත් අමාත්‍යාංශය විසින් ද විවිධ ව්‍යවහාර්ය ක්‍රියාත්මක කරයි. නමුත් මේ වික් වික් ආයතන හා සංවිධාන තනි තනිව ක්‍රියාත්මක වන බැවින් හා ආයතන අතර නියමාකාර සම්බන්ධිකරණයක් නොමැතිකම සහ පවත්නා සම්බන්ධතාවයන් ප්‍රමාණවත් හා ගක්තිමත් නොවීම මත ඒවායේ ක්‍රියාත්මක හාවය සම්බන්ධයෙන් යම් යම් ගැටුව පැන නැගී ඇත. තවද සාගර හා වෙරළ සම්පත් හාවිතය සම්බන්ධයෙන් පවත්නා ගැටුව පෙරසේම නොවීස්දී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය ද අවම මට්ටමක පවතින බවට සාක්ෂාත් වේ.

මෙසේ අසම්පූර්ණ වශයෙන් හා වෙන් වශයෙන් වෙරළ හා සමූදාණිත සම්පත් කළමනාකරණය කිරීම නිසා විම සම්පත්වල තිරසර පැවැත්මට තර්ජනයක් වී ඇත. මත්ද යත් වික් වික් කොටස් වෙන් වෙන්ව කළමනාකරණය කිරීම මගින් අනෙකුත් සම්පත් වලට විමගින් වන බලපෑම පිළිබඳ අවධානය යොමු නොවන බැවිනි. පරිසරයේ ඇති සියල්ල විකිනෙක හා මොනයම් හෝ ආකාරයකින් බැඳි පවතී. විබැවින් ඒවා විකිනෙකින් ස්වායක්තව කළමනාකරණය කිරීම සාර්ථක ප්‍රයත්තයක් නොවේ. ඒ වෙනුවට විමගින් සිදු වන්නේ තවදුරටත් විම ක්ෂේත්‍රයන් අතර ගැටුම් නිර්මාණය විම වන අතර ඒවා කළමනාකරණය කිරීම තවදුරටත් අසිරි වීමයි.

වැඩෙන් මෙම වෙන් වශයෙන් ක්‍රියාත්මක වන පිළිවෙළ වෙනස් කොට ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණය කිරීම සඳහා දැන් කාලය විළුණ ඇති බව ප්‍රත්‍යාග්‍යය. මන්ද යන් වෙරළ, ගොඩැඩිම හා මූහුද යන පරිසරයන් වෙන් වෙන්ව දක්නට ලැබුනු ඒවා විකිණෙකින් ස්වායක්ත නොවන අතර එකකට එකක් බැඳී පවතින වස්තුන් වන බැවිති.

වැඩෙන් වඩාත් තීරසාර වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක් වෙත යොමුවේම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ. ඒ සඳහා වෙරළ හා සමුද්‍ර කළාපයට කුමන හෝ ආකාරයකින් සම්බන්ධයක් පවතින සියලු ක්ෂේත්‍රයන් ඒකරාශී කරගෙන සමේධානික කුමෝපායයන් උපයෝගී කර ගනිමින් සිදු කරන කළමනාකරණ ක්‍රමවේදයන් වෙත වර්තමානය වන විට මූල්‍ය ලෝකයේම අවධානය යොමු වෙමින් පවතී. මෙහිදී වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණය කිරීම සඳහා සියලුම ආදාළ ආයතන හා පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ගොඩැඩිම හා සමුද්‍රය යන දෙපසම පාදක කරගත් ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම කළමනාකරණ ක්‍රමවේදය සකස් කළ යුතුය.

මෙහිදී ජනගහන වර්ධනය හා ඒ හා වැඩිවන ජනගහනයට අවශ්‍ය වන සම්පත් පිළිබඳව ද දිරුදානාවය හා විය පිටුදාකීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග ද සීමිත වූ සම්පත් ප්‍රමාණයක් නිසි පරිදි හාවිතය හා තීරසර පැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගැටුම් අවම කිරීමේ කුමෝපායයන් ද, පවත්නා නිති රිති වල ඇති අඩු මුහුණුකම් හා පර්තරයන් හඳුනා ගැනීමද, නිතිය සම්පාදනය හා බල ගැන්වීම ද, පරිසර දුෂ්‍රණය අවම කිරීම ද ජෙව විවිධත්ව සංරක්ෂණයද යනාදි සියලු පැතිකඩියන් සැලකිල්ලට ගත යුතුය. මෙහිදී සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන ද මේ සියලු අවස්ථාවන් සඳහා සහභාගී විය යුතු අතර, ගැටුම් නිරාකරණය සඳහාද වෙනම කුමෝපායන් යොදා ගත යුතුය. මෙහිදී වෙරළඩඩ හා සාගර සම්පත් නිසිලෙස හාවිතය සහ ඒවායේ තීරසර පැවැත්ම තහවුරු කිරීම සඳහා විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, කළමනාකරණය මෙන්ම සාම්ප්‍රදායික ශිල්ප කුමද උපයෝගී කරගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. වැමෙන්ම ගොඩැඩිම පාදක කරගත් කෘෂිකර්මාන්තය හා විවිධ කර්මාන්ත මෙන්ම වෙරළඩඩ සැලකිය සංවාරක කර්මාන්තයද සම්පූර්ණව සිදු කරන ජල්සේවී වගාව, මන්සු කර්මාන්තය, නාවික ගමනාගමනය, හාන්ඩ හා තෙල් ප්‍රවාහනය වැනි කටයුතු පිළිබඳව ද සැලකා බැඳීම අන්තර්ගත වේ.

මෙම සියලු පැතිකඩියන් සැලකිල්ලට නොගෙන සිදු කරන හෝ අසම්පූර්ණ හෝ වශයෙන් සිදු කරන කළමනාකරණය මගින් නිසි ප්‍රතිච්‍රිත අත්කරගත නොහැකි වනවා මෙන්ම විවත් ක්‍රියාමාර්ග තුළින් සිදු කරන අනර්ථ ද සැලකිය යුතු මට්ටමක වේ. මෙසේ සියලු පැතිකඩියන් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන වෙරළ හා සාගර සම්පත් කළමනාකරණ ක්‍රියාදාමය හෙවත් සමේධානික වෙරළ කළාප කළමනාකරණය (Integrated Coastal Zone Management) දුෂ්කර මෙන්ම දීර්ශ කාලීන කාර්යයක් වන නමුත්, විය තීරසාර ලෙස වෙරළ සම්පත් කළමනාකරණය කිරීමේ වඩාත් උප්‍යා ක්‍රියාමාර්ගය වනු ඇත.

සමුද්‍ර ප්‍රියද්‍රිකී

දිස්ත්‍රික් සමුද්‍ර පරිසර නිලධාරී - කළාප
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය

PRELIMINARY RESULTS : RADIOACTIVE CONTAMINANTS (CESIUM-137 AND CESIUM-134) IN SEA WATER AROUND SRI LANKA AFTER THE NUCLEAR POWER PLANT ACCIDENT IN FUKUSHIMA, JAPAN

Release of radioactive contaminants such as Cesium-I37 and Cesium-134 to the marine environment occurred due to the Fukushima nuclear power plant (FNPP) accidents occurred in Japan in March 2011. fig. 1 The contamination of marine biota and subsequently sea-food with radioisotopes has caused considerable alarm within the scientific community and the general public as a whole after the FNPP accident.



Figure - 1
Cooling down the affected Nuclear reactor Facility - Fukushi




Figure - 2
Mixing Pattern of world oceans

A study is being carried out by Atomic Energy Authority (AEA) in Collaboration with Marine Environment Protection Authority (MEPA) to determine the radioactivity levels of Cesium-137 and Cesium-134 in sea water collected around the coast of Sri Lanka. Sea water samples were collected from the locations shown in the Fig. 3 (Beruwala, Trincomalee, Mannar Kalpitiya and Mt Lavenia). More samples are planned to be collected from north, and north west coastal and marine environment in future especially because of the planned commissioning of new nuclear power plant in Kudankulam in the south of India. In addition several samples will be collected from southern and eastern coast and marine environment within this year for the establishment of baseline sea water levels of Cs- 137 and Cs-134.



Figure - 3
Planned sampley Location for Sea Water and Sediment

About 100-300l samples were brought to the laboratory fig-4 (a) & 4 (b) and they were pre-concentrated using the Ammonium molibdophosphate (AMP) co-precipitation technique. fig-5 (a) & 5 (b) Sampling was done from September 2011 to November 2012. The co-precipitates were measured for 72,000 seconds (20 hours) using a hyper pure germanium detector (HPGe) system at the laboratory of Life Sciences Division of the Atomic Energy Authority. The radioactive isotope of Cesium- 137 was detected in trace levels whereas Cesium-134 isotope was not found in detectable levels in all sea water samples analyzed. The levels of Cesium-137 ranged from 1.01 ± 0.01 to 1.30 ± 0.01 mBq/l. It was also noticed that the levels are comparable to the reported values in sea water of southern-hemisphere whereas the levels are significantly lower than the values reported for sea waters in northern hemi-sphere. Non- detection of Cesium-134 by this preliminary study reveals that the ocean around Sri Lanka has not yet been contaminated with radioactive contamination released into the Pacific Ocean due to FNPP accident.



Figure - 4 (a)



Figure - 4 (b)



Figure - 5 (a)



Figure - 5 (b)



Figure - 6: Drying the Coprecipitation of Cs-AMP

However, all the samples analyzed had shown the presence of a trace amount of radioactive Cesium-137 suggesting the occurrence of background level of Cesium-137 in sea water. This could possibly be due to the different inputs of Cesium-I37 into the environment that had occurred in the past such as nuclear-weapon testing and nuclear power plant accidents. As there is a possibility of increasing Cesium-137 radioactivity in sea water due to various physical phenomena in the ocean, the study will continue collecting sea water samples from the sea around the island covering the locations shown in the fig-3.

However, the finding of this study will definitely be of immense use in the future as no such data is available for Cesium-137 and Cs-134 in sea water of Sri Lankan sea. Therefore the present data could be utilized as baseline values to estimate whether there is any increase of radioactive Cesium-137 in seawater due to the accidental release into the environment in future.

Location	pH	Salinity/ppt	Conductivity/mS/cm	Temperature/°C
Beruwala	7.95	32.8	49.9	27.2
Trincomalee	8.01	37.4	51.7	27.2
Mannar	8.06	34.7	52.5	28.8
Kalpitiya	7.99	34.2	51.8	30
Mt. Lavinia				

Vajira A. Waduge

Senior Deputy Director (Life Science)

Atomic Energy Authority, 60/460, Baseline Road, Orugodawatte, Wellampitiya

සාගර දත්ත බෝයා විනාශයෙන් අපට ඇතිවන තර්ජන

සුනාමිය දැන් අපට නුහුරු නුහුරුදු සංසිද්ධියක් නොවේ. 2004 දී මෙන් කාවත් නොදුන්වා හොර රහස්‍ය සුනාමියට අප වෙත කඩා වැඳීමට දැන් ඉඩක් නැත. නාරා ආයතනය හා තවත් වගකිවයුතු ආයතන ගණනාවක් පැය 24 මුළුල්ලේම සුනාමියක් ඒදේ කියා විපරම්න් සිටිය. ශ්‍රී ලංකාවෙන් කිලෝ මීටර් දැහස්ගණන් ඇත් මුහුදේ මීටර් දහස් ගණනක් ගැඹුරු මුහුදු පත්‍රලේ සිදුවන හුම්කම්පාවක් සිදු වූ සැණින් දැනගැනීමටත් වියින් සුනාමියක් ඇති වේදේ නැස්දේ කියා කළුන්ම කිමටත් මුහුදේ ඇතිවන කුණාව, සුළුසුපාං ආදිය ගැන අනාවැකි කිමටත් හැකියාව ඇති දියුණු පද්ධතියක ප්‍රධානම කාර්යය හාරයක් ඉටුකරන විහෙන් ජනතාවගෙන් සැයැල් සිටින විනිසාම මිනිසුන් නිසා ප්‍රධානව පත්වන සුපිරි තොරතුරුකරුවකු ගැන අප සමාජය දැනුවත් විය යුතු යැයි හැගෙනුයේ දිගින් දිගටම අපෙන් සිදුවන ආපදා අවම කිරීම අපගේම යහපත උදෙසාම වන නිසාය.

2004 සුනාමි ව්‍යසනයෙන් සමඟ ඉන්දියානු සාගරයේ සුනාමි අවදානම ගැන මහ ඉහළුන් කතාබහට ලක් විය. නැවත සුනාමියක් ඇතිවුවහොත් විය කළුන්ම හඳුනාගෙන ජනතාවට අනතුරු ඇගෙවිය යුතු බව තීරණය කෙරෙන් සුනාමියක් නැවත්වීමට තරම් විද්‍යාව තවම දියුණු නැති නිසාය. ඒ අනුව සුනාමි අනතුරු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති පාවා සුමාතා සාගර කළාපයේ හා ඒ අවට හුම්කම්පා සිදු වූ සැණින් දැනගැනීමට අවශ්‍ය සංවේදක (Sensors) හා සුනාමි රළ ඇතිවීමේ හැකියාවක් පවතී ද යන්න තීරණය කිරීමට මුහුදු රළ උවිෂාවනය මහින සංවේදක සහිත විශේෂ පාවන වේදිකා ස්ථානගත කරන ලදී. Deep Ocean Assessment and Reporting of Tsunami (DART) ලෙස හඳුන්වන මෙම විශේෂ වේදිකාවන් පිහිටුවා ඇත්තේ ගැඹුරු මීටර් 6000 පමණ වන මුහුදු කළාපයන්හිය. මෙම DART උපකරණ කේඛල් මගින් මුහුදු පත්ලට සුවිර ලෙස සවිකර ඇත. මුහුදු පත්ලේ සිදුවන හුම් කම්පාවල තොරතුරු හා සුනාමියක සළකුණු බඳාගෙන ව්‍යුහැනින් DART වල ඇති වන්දිකා සන්නිවේදක උපකරණ හරහා ගොඩිම පිහිටුවා ඇති තොරතුරු මධ්‍යස්ථානවලට බඳා දීම සිදු කෙරේ. විම දත්ත අනුසාරයෙන් සුනාමි අවදානම් තත්ත්වයන් පිළිබඳව කළේතියා අනතුරු ඇගෙවීම් කරනු ලබයි. මෙම DART සාගරයේ ස්ථානගත කිරීම, නඩ්නුව, දත්ත ලබා ගැනීම හා බෙදාහැරීම ජාත්‍යන්තර සාගර විද්‍යා කොමිසම (IOC) ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) යුහුන්කොට් හා කළාපයේ රටවල් කිහිපයක් මගින් ඉටුකෙරේ. මෙම සංවිධාන හා රටවල් මගින් ගෞකයේ සාගරවල හුම්කම්පා සිදුවීමේ වැඩිම සම්භාවිතාවක් ඇති ස්ථාන ආණ්ඩව මෙම DART ස්ථානගත කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සුනාමි අවදානම ගැන කළේතියා දැනගැනීමට ඉන්දුනීසියාව හා බෙංගාල බොක්ක ආණ්ඩ මුහුදු කළාපයේ පිහිටුවා ඇති DART 3 ක් උපයෝගී කර ගැනේ. ඉන් 2 ක් පමණක් මේ වනවිට කුණාත්මක තත්ත්වයේ පවතී. මෙම DART මගින් සුනාමි හා අදාළ දත්තයන්ට අමතරව සාගර ජලයේ උෂ්ණත්වය, වායුගෝලයේ උෂ්ණත්වය, පීඩනය ආදි කාලගුණ දත්ත ද ලබා දීම සිදු කරයි.

සුනාමියක් යනු බිජකරු විහෙන් ඉතාමත් අනුමු රැඳුරු උවදුරකි. නමත් ඉන්දියන් සාගරයේ මධ්‍යයේ සිටින අපට නිතිපතා බෙංගාල බොක්කේ ඇතිවන අඩු පීඩන කළාප හමුවේ වර්ධනය වන සුළු සුලං තත්ත්වයන්, මෝසම් සුලංවල ඇතිවන වෙනස්වීම් නිසා හිටිනැටියේ වැඩිවන පරිසර උෂ්ණත්වය ආදි වෙනස්කම් අන්දකීම අහඹු නොවේ. ගොඩිමට බලපාන බොහෝ කාලගුණ ආපදාවල උපත සාගරය ආණ්ඩව සිදුවන නිසා බොහෝ රටවල් ඇති මුහුදේ කාලගුණ විපරියාස දැන ගැනීමට අවශ්‍ය තොරතුරු ස්වයංක්‍රීයව ලබාගත හැකි පාවන උපකරණ මුහුදු පත්ලට ස්ථානවරව සවිකර ඇත. විම උපකරණ DART මෙන් සුනාමි හා සම්බන්ධ දත්ත ලබා නොදෙන නමත්, වායුගෝලයේ පීඩනය වායුගෝලයේ උෂ්ණත්වය, සුපළගේ වේගය, සුලං දිකාව, රළ මට්ටම, සාගර ප්‍රවාහයයේ (Ocean Current) දිකාව හා විශාලත්වය, සාගර

ජලයේ උෂ්ණත්වය ආදී වැදගත් කාලගුණික තොරතුරු ගොඩඩීමට ස්වයංක්‍රීයව වන්දිකා හරහා සම්ප්‍රේෂණය කරයි. විම උපකරණ (පොදුවේ Data buoy හෙවත් දත්ත බෝය ලෙස හඳුන්වන) ඒ සඳහා අධිතාක්ෂණික සංවේදක රාකියකින් සහ්නද්ධව පවතී.

ඉන්දියාව විසින් විවිධ අරමුණු උදෙසා මෙවත් දත්ත බෝය 40 ක් පමණ ප්‍රත්‍යන්තර මුහුදු කළාපයේ ස්ථාවර කර ඇත. වායුපිඛිතය, වායුගේගෝලයේ උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ථිකාවය, සුලඟේ එකාව හා වේගය, සාගරයේ උෂ්ණත්වය, ලවණ්‍යාව, සාගර ප්‍රවාහයන් පිළිබඳ තොරතුරු, සාගර රු පිළිබඳ තොරතුරු ආදිය ලබා ගැනීමට මෙම දත්ත බෝය ස්ථාපනය කර ඇත. පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය මෙම බෝය, විද්‍යුත් කේං බලයෙන් හෝ සුරුය බලයෙන් පත් ගෙන්වේ. අදාළ දත්ත ලබා ගන්නා සංවේදක මෙන්ම පිහිටි ස්ථානය සළඹුණු කිරීමට ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) හා තරංග සම්ප්‍රේෂණ උපකරණ මෙම බෝයාවල සවිකර ඇත. විම තරංග සම්ප්‍රේෂණ මගින්, ලබාගත්තා දත්ත, වන්දිකා හරහා ගොඩඩීමට ලබා දේ. මෙම දත්ත බෝය ද මේටර 3000ක් පමණ මුහුදේ පත්තාව කේඛල් මගින් ස්ථීර ලෙස සවිකර ඇත. මෙම දත්ත බෝය මගින් ලබා දෙන දත්ත මගින් මේසම් සුලං රටාවල ඇතිවන වෙනස්වීම්, මුහුදේ වර්ධනය වන සුලි කුණාව තත්ත්වයන්, සාගර උෂ්ණත්වයේ ඇතිවන වෙනස්වීම් (El-Nino) විළ්නිනේ සහ මසුන් ඉන්නා මාලි බිම් පිළිබඳ තොරතුරු, වර්ෂාපතනය ආදී සාමාන්‍ය ජනපීටියට බලපාන තොරතුරු රාකියක් අනාවරණය කර ගැනීමට හැකියාව ඇත. මෙවත් දත්ත බෝයාවක පමණක් වටිනාකම ඇ.ඩො 150,000 පමණ වේ. ඊට අදාළ සංවේදක සවිකිරීම හා විය මුහුදේ පිහිටුවීමට තවත් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය වේ. මෙම දත්ත බෝය ලබාදෙන තොරතුරු නාරා ආයතනය තුළ ස්ථාපිත සාගර නිරික්ෂණ මධ්‍යස්ථානය (Ocean Observation Center -OOC) මගින් ද තිරතුරුවම ගුහනාය කර සාගරයේ වෙනස්වීම් පිළිබඳ පූර්ණ අනාවැකි ප්‍රකාශ කිරීමේ සේවාව පැය 24 මුළුල්ලේම කාර්යක්ෂමව ක්‍රියාත්මක කරයි. ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව හා අදාළ ආයතන කළේනියා දැනුවත් කිරීම සිදු කරයි.

1999 වර්ෂයේදී බෙංගාල බොක්සේ මේසම් සුලං රටා අධ්‍යාපනය කිරීමේ ව්‍යාපෘතිය (Bay of Bengal Monsoon Experiment - BOBMEX) මගින් බෙංගාල බොක්සේ මේසම් සුලංවල වෙනස්වීම් පිළිබඳ ඉතා වැදගත් කරගුණු රාකියක් අනාවරණය කර ගැනීමට හැකිවිය. ඒ ව්‍යාපෘතියේදී බෙංගාල බොක්සේ හා ඉන්දියාවේ නැගෙනහිර මුහුදේ ස්ථාපිත කර තිබූ දත්ත බෝයාවල සේවය විශාල වශයෙන් ලබා ගැනුණි. විමෙන්ම අරාධි මුහුදේ මේසම් සුලං රටාවල හැසිරීම පිළිබඳ ව්‍යාපෘතිය ද මෙම දත්ත බෝයාවල සේවය ලබා ගැනුනි. පසුව මේ දත්ත මගින් කළ විමසුමකදී 2005 නොවැම්බර් හා දෙසැම්බර් අතර බෙංගාල බොක්සේ ඇති වූ Bass හා Fanos නම් සුලි කුණාවු දෙක පිළිබඳ අනාවැකි පළ කිරීමට හැකි වූ අතර, ඉන් ජනපීටියට වෙන්නට තිබූ ආපදා රැසක් වළකා ගැනීමට හැකිවිම හා 2012 දී නීලමිගේ ගමන් මග කළේනියා හඳුනා ගැනීම ඉන්දියානු සාගරයේ සාගර විද්‍යා පර්යේෂණවල විශාල ඉදිරි ප්‍රමිතක් ලෙස සැලකේ. කාලගුණා අනාවැකි වලට අමතරව මාලි බිම් හඳුනාගෙන දේවරයන්ට දැනුම් දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ද දත්ත බෝය වල සේවය ප්‍රමුඛව වැදගත් වේ.

විනමුන් මේසා විශාල සේවයක් ලබාදෙන දත්ත බෝයාවලට මුහුදේ යාත්‍රිකයන් විසින් කරනු ලබන හානි නම් ව්‍යාපෘති. ශ්‍රී ලංකික දේවරයන් පිරසක් ඉන්දියානු සාගරයේ මේසම් සුලං රටා අධ්‍යාපනය කිරීම පිනිස පිහිටුවා තිබූ දත්ත බෝයාවක පාදම විනාශ කොට ඇන්වනා කොටස දෙවුන්දර පුදේශයෙන් ගොඩඩීමට රැගෙන ඒමෙන් අනුතුරුව පොලීසිය විසින් සොයාගත් ප්‍රවත පසුගිය වසරේ ප්‍රවත්පත් මගින් වාර්තා කෙරේනි. මෙවත් දත්ත බෝය විනාශ කිරීම, තවමත් ඉතාමත් සීමිත මට්ටමක් සිදුකර ඇති ඉන්දියානු සාගරයේ සාගර විද්‍යා පර්යේෂණ කටයුතු වලට විළ්ල කරන මරු පහරකි. අනාවරණය කර ගැනීමට ඇති තොරතුරු තව බොහෝය. විම දත්ත අනාවරණය කරගැනීමට යොදවා ඇති දත්ත බෝය විනාශ කිරීම මහත් වූ අපරාධයකි.

දත්ත බෝය විනාශ කිරීමට අමතරව, සමහර යාත්‍රිකයන් ඔවුන්ගේ යානා මුහුදේ තවතා ගැනීමට යානා බෝයාවල ගැට ගසති. විවිධ විම දත්ත බෝය සෙලවීම නිසා ලබාදෙන දත්ත ද මහත් ව්‍යාකුල තත්ත්වයකට පත් වේ. එමෙස වැරදි දත්ත ලබාදීම සාගර විද්‍යා පර්යේෂණවල තිරවද්‍යතාව බරපතල ලෙස විනාශ කිරීමකි.

ඊටත් අමතරව මෙම දත්ත බේයා වටා රස්වී සිටින මසුන් ඇල්ලීම සඳහා ඩිජිනලයක් හා ප්‍රාග්ධන ත්‍රියාකාරකමක් විසින් විශාල ප්‍රමාණයක් ඇල්ලීම අරමුණු ව්‍යවත් තම ඩිජිනලයක් පිළිරිම් නිසා දත්ත බේයාවල ඇති සංවේදක මෙන්ම සමහරවිට දත්ත බේයාවම සම්පූර්ණයෙන් විනාශ වී තිය අවස්ථා ද විමට ඇත.

අනිවිගාල වියුලමක් දරා මෙම දත්ත බේයා මුහුදේ ස්ථාපිත කරන්නේ හොරේන් ගොඩඩීමට ගෙන ඒමට හෝ යාත්‍රා නැවැත්වීමට නොවේ. මුහුදේ යාත්‍රා කරන සෑම දෙනාම ඒවා ආරක්ෂා කිරීමට සිතා ගත යුතුය. කළ යුතු හොඳම දෙය දත්ත බේයාව තිබුණු තැනම තිබෙන්නට හැරීමය. මෙම ස්ථාවර දත්ත බේයාවලට අමතරව මුහුදේ පාවියන පරදි සැකසු ARGO වර්ගයේ දත්ත බේයා හා Drifter නම් දත්ත බේයා ද මුහුදේ යාත්‍රා කරන පුද්ගලයන් විසින් ගොඩඩීමට ගෙන ආ අවස්ථා අප්‍රමාණ ලෙස වාර්තා වේ. මේ පිළිබඳව ශ්‍රී ලාංකික අප සියලු දෙනාම දැනුවත් විය යුත්තේ මෙය අප ජාතියක් ලෙස ජාත්‍යන්තරව අපකීර්තියට පත්වන ප්‍රධාන අවස්ථාවක් නිසාය.

වික්සත් ජාතීන්ගේ සාගර ප්‍රයුජ්‌තියේ (UNCLOS) A/Res/64/71, 172 පරිවිශේදය හා A/Res/64/ 172,109 පරිවිශේදය යටතේ මෙම බේයා සුරකිමට ශ්‍රී ලාංකාව නෙතිකව බැඳී සිටී. ලේකයේ සාගරබද රාජ්‍යයන් සියල්ලක්ම පාහේ මෙම ප්‍රයුජ්‌තිය යටතේ දත්ත බේයා සුරකිම සම්බන්ධයෙන් වික් සම්මුතියකට පැමිණ ඇත්තේ මුළුමහත් ලේකවාසී ජනතාවගේම පිටිත සාගරයේ ඇතිවන ස්වභාවික උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දත්ත බේයාවල සේවය අත්‍යවශ්‍යම බැවිති. බොහෝ රටවල ජනතාව මුහුදේදී හමුවන මෙවැනි බේයා වලට හානි නොකර ආරක්ෂා කිරීමට මනා අවබෝධයක් හා දැනුමක් ඇතිකරගෙන සිටින නමුත් අව්‍යාහාච්‍රව ශ්‍රී ලාංකිකයන් සතුව තවමත් විවැනි අවබෝධයක් නැති බවට 2012 සිදුවීම ඉතා හොඳින් සාක්ෂි සපයයි.

දැන් ඒ ගෙන ත්‍රියාකිරීමට කාලයයි. මුහුදේ හමුවන දත්ත බේයා සුරකිම සම්බන්ධයෙන් අපි නැමැදෙනා සතුවම විශාල වගකීමක් ඇතිබව සිත්ති දරා ගත යුතුය. බේයා මුහුදේ පිහිටුවා ඇත්තේ අපගේම යහපතටයි. බේයා විනාශ කළහොත් සුනාමියක්, සුල්පුලයක් ගෙන කළේතිය දැන ගැනීමට ඇති මාර්ගය විනාශ වේ. අපේ වළ අපිම කපාගත යුත්තේ ඇයි? මෙවැනි අපරාධ නැවැත්විය යුතුය. විවැන්නක් ගෙන ඔබ දැනුවත් නම් ආරක්ෂක අංශ හෝ අදාළ ආයතනවලට නොපමාව දැනුවත් කරන්න. නාරා ආයතනයේ සාගර නිරික්ෂණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් තිරනුරු අවධානයෙන් සිටින අතර, කිසියම් තොරතුරක් වෙතොත් 011 3135632 යන අංකයෙන් සාගර නිරික්ෂණ මධ්‍යස්ථානය ද්‍රව්‍යේ සිනෑම මොහොතක අමතා එම තොරතුරු බ්‍රාඩිය හැක. දත්ත බේයා සුරකිමට සැවෙම වික්විය යුතුය. මන්ද ඒවා විනාශ කිරීම හෙළු දැකිය යුතු කරනුක්මෙන්ම අපගේ පිටිතවලට වික්කරගන්නා අනවශ්‍ය තර්ජනයයි.



මුහුදේ ස්ථාපනය කර ඇති දත්ත බේයාවක්



විනාශ කළ දත්ත බේයාවක පාදම කොටස



යාග්‍රාවක් මුහුදේදී දත්ත බේයාවකට ගැට ගසා හානි කරන ආකාරය



විනාශ කළ දත්ත බේයාවක පාදම කොටස
නාරා ආයතනය මගින් සොයා ගැනෙන්

අකිල හරණ්වත්ද
පරියෝගනා නිලධාරී,
නාරා ආයතනය,
කාක දුපත, මට්ටම්කුලිය.

ශ්‍රී ලංකාවේ මුහුදු තෘත්‍ය වල වර්තමාන තත්ත්වය හා එහි සිංරක්ෂණය

ඛනට පවතින විද්‍යාත්මක මතයට අනුව සාගර තෘත්‍ය මින් වසර ගනනාවකට පෙර (වසර මිලියන 65 ක්) කඩොලාන හා ලවණ ගාක මගින් පරිත්‍යාමය වී ඇති සපුළුප ගාක ගණයට ඇතුළත් වන ගාක කාණ්ඩයකි. සාගර තෘත්‍ය ගාක විශේෂ සියල්ලම තම සම්පූර්ණ ජීවන වතුයම පාහේ ගතකරනු බඳන්නේ ලවන සහිත ජලය තුළදිය. උදාහරණ ලෙස පරාගත්‍ය, බිජ ව්‍යාප්තිය හා මල් හටගැනීම දැක්විය හැකිය. මේවායේ ව්‍යාප්තිය සැලකුවේ වැඩිමනක් දක්නට ලැබෙනුයේ සමකාසන්න කළුපය තුළ වන අතර, දැව ආසන්න කළුපය තුළ වාර්තා තොටේ. මෙවායින් සමඟ විශේෂ මුහුදු මට්ටමේ සිට මේරී 50ක් පමණ ගැහුරු ජලයේ පවා වාර්තා වේ. මුහුදු තෘත්‍ය වර්ගීකරණ විද්‍යාවට අනුව කුල කෙටි අයන් විශේෂ 72 ක් පමණ ලොව පුරා ව්‍යාප්තිව ඇතිධාව විද්‍යායුයින් තහවුරු කොට තිබේ. විශේෂ විවිධත්වය සැලකීමේදී වැඩි විවිධත්වයක් දක්නට ලැබෙනුයේ සමක ආශ්‍රිත රට්ටලදී වන අතර, සැර්ම කළුපික රට්ටල අඩු විශේෂ විවිධත්වයක් දක්නට ලැබේ. මෙම තෘත්‍ය විශේෂ එකක් හෝ කිහිපයක් එකාබද්ධව විශාල තෘත්‍ය භූම් (Seagrass Bed) ලෙස පැතිර පවතී. ලොව පවතින පරිසර පද්ධති සැලකු විට තොවන වැදගත්ම පරිසර පද්ධතිය ලෙස මෙම සාගර තෘත්‍ය භූම් නම්කර ඇත. මෙය දෙවෙනි වන්නේ කොරල් පරිසර පද්ධතියකට හා නිව්‍රතන ව්‍යාපෘති විනාන්තරයකට පමණි.



දෙවෙන්දර පවතින මුහුදු තෘත්‍ය භූම්යක්

මෙලෙස ව්‍යාප්තිව ඇති සාගර තෘත්‍ය, පාරිසරක විද්‍යාත්මක සහ ආර්ථිකමය වශයෙන් මහත් වැදගත්කම් රසක් උසුමනු ලැබේ. විශේෂයෙන්ම මෙම පරිසර පද්ධතිය, ඒ තුළ වාසයකරන ජීවීන්හට බෝලීමට හා

සැගව සිටීම (nursery areas) සඳහා වැදගත් වේ. එමගින් ඉහළ පෙළට විවිධත්ව අගයක් ලබා ඇත. මෙය මත්ස්‍යන්, ඉස්සන් ඇතුළු බොහෝ කුඩා ජීවීන් සැගවේ ජීවත්වීම සඳහා ඇති කදිම තෝතැන්තකි. තවද මේවායේ පත්‍ර (blade) හේ මත වැඩින අපිතාක (epiphytes) වලට සැවීමට උපස්ථිරයක් වන අතර, මෙය එම වාසස්ථානවල සංකීර්ණ-හාටය වැඩිත්මට හේතු වේ. මෙම ගාක ප්‍රජාව අවට ජලයේ පවතින පෝෂන පදාර්ථ (nutrients) සහ බැර ලෝහ (heavy metals) කාබනික ද්‍රව්‍ය බවට පත්කරන අතර ඒවා අනෙකුත් ජීවිත්තට ප්‍රයෝගනයට ගත හැක. තවද මුහුදු තෘත්ත මත වාසය කරන ස්පොන්ස් (sponges), කශේරුකා රහිත (filter feeding) පෙරා බුදින්නන් මගින් ජල උපස්ථිරයේ පවතින අවලුමිත ද්‍රව්‍ය අඩු කිරීමට දායකවේ. එමගින් ජලයේ ගුණාත්මකහාටය ඉහළ නැවැය හැකිවේ. මෙකි හැකියාව නිසා ගං ව්‍යුර පාලනය කිරීමට හා විනි රුගෙන එන රෝන්මඩ තැන්පත් කරන ස්ථානයක් ලෙසද සාගර තෘත්තයේ වැදගත් වේ. මෙම පද්ධතිය, ලොව ප්‍රධාන ලෙසම අතිශය තර්ජනයට පත් වූ විශේෂයන් වන මුහුදු උරා (Dugong dugon) සහ සාගර කැස්බැචන්ගේ ආහාර හා ව්‍යාප්ති ප්‍රදේශයක් ලෙස වැදගත් තැනක් උසුලයි.

ලොව පුරා සිදුවන අධික කාර්මික ත්‍රියාවලීන් සහ මිනිසා විසින් සිදුකරනු ලබන විවිධ ත්‍රියාකාරකම් මගින් වායුගෝශ්‍රයට නිකුත් කරන කාබන්ඩියොක්සයිඩ් නිසා ලොව අංක විසේ පරිසර අරුබුදාය ලෙස ගෝලී උෂ්ණත්වය ඉහළ යාම සඳහන් කළ හැක. මෙලෙස වායුගෝශ්‍රයට නිකුත්කරන කාබන් ඩියොක්සයිඩ් (CO_2) අවශ්‍යෝගකර තීරකරගන්නා (carbon sequestration) ස්ථානයක් ලෙස ද මුහුදු තෘත්තයේ ඉතාමත් වැදගත් වේ. ව්‍යුවහාරිත මෙම විශේෂ වලට තිල් කාබන් (Blue Carbon) සංඝිත ලෙස කියනු ලැබේ. ව්‍යුවහාරිත තෘත්තයේ බිම වූයෝලීය වැඩිපුර ඇති කාබන්ඩියොක්සයිඩ් අඩු කිරීමට ඉවහළුවේ. මෙම වැදගත්කම් වලට අමතරව විවිධාකාර වැදගත්කම් රාශියක් මෙම පරිසර පද්ධතිය තුළ දැකගත හැකිවේ.

මෙකි අතිමහත් වැදගත්කම් රාශියක් පවතින ගාක කාණ්ඩා පිළිබඳව ලොව පුරා විවිධ විද්‍යාඥයින් පර්යේෂණ පවත්වන අතරම ශ්‍රී ලංකාව තුළ විද්‍යාත්මක පර්යේෂණ ඉතාමත්ම සිමා සහිත වී ඇත. මෙතෙක් පළප්පේ ඇති පර්යේෂණ වලට අනුව මුහුදු තෘත්ත විශේෂ පහළුවක් පමණ ශ්‍රී ලංකාවෙන් වර්තා වී ඇත. නමුත් ශ්‍රී ලංකාව ආණ්ත්‍රව තරමක් හෝ නොදු මට්ටමක ලංකාවම නියෝජනය වන ලෙස පර්යේෂණයක් සිදුකර ඇත්තේ දැනට වසර විසි දෙකකට ඉහතදී ය (1991 වර්ෂයේදී). විනි ද මුහුදු තෘත්ත ලෙස නම්කළ සමහර මුහුදු තෘත්ත විශේෂ අද වනවිට විම නාම ලේඛනා වලින් ඉවත් කොට තිබේ. ව්‍යුවහාරිත ලංකාව තුළ පවතින විකි මුහුදු තෘත්ත විශේෂ ගණන දෙළසක් දක්වා අඩු වී ඇත. නමුත් විධිමත් අධ්‍යාත්මක මෙම ප්‍රමාණය වෙනස්වීමට බොහෝ ඉඩකඩ පවති. ආවාසනාවට කාරණය නම් පසුගිය දැඟක තුනකට වැඩිකාලයක් පැවති යුතු වාතාවරණය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි පර්යේෂණයන් සිදුකිරීමට තරම වාතාවරණයක් නොතිබේමයි. තවද පේරාදෙනියේ පාතික උද්ඒෂිල උද්‍යානයෙහි ඇති ගාක නිදර්ශක (herbarium) තුළ පවතින මුහුදු තෘත්ත වලට අදාළ ගාක නිදර්ශක පත්‍රිකා (herbarium sheet) දැනට වසර 100 කටත් වඩා පැරණි වන අතර, ඒවා තවමත් ගාවන්කාලීන කර නැත. එම හේතුව නිසා විශේෂ හඳුනාගැනීමේ යම් යම් දුර්වලතා මතුවේ. මෙවර (2012) රතු දත්ත ග්‍රන්ථයට පවා මෙතරම් වැදගත්කමක් උසුලන මුහුදු තෘත්ත ඇතුළත්කාට නොමැත. තවද ලංකාවේ බොහෝ විද්‍යාඥයන් වෙනත් විශේෂ (ලුරගයන්, පක්ෂීන්, උහා ජීවීන්, ඇල්ලුම් සහ කොරල් පර) කෙරෙහි වැඩිපුර අවධානය යොමු කරන නමුත් මෙම ගාක විශේෂය පිළිබඳව අධ්‍යනයේ යෙදෙන්නන් සිටීන්නේ ඉතාමත් අල්පයක් පමණි. දැනට වසර ගණනාවක සිට අප සිදුකළ පර්යේෂණ සහ විද්‍යාත්මක පත්‍රිකා විකත්ව විශේෂණය කළ විට ශ්‍රී ලංකාව තුළ මුහුදු තෘත්ත ව්‍යාප්තිය ප්‍රධාන ලෙස, මේගමුව කළපුව, මන්නාරම, තලේමන්නරම, යාපනය කළපුව, මඩකලපුව, පුත්තලම කළපුව, හාලාවත, තීකුණාමලය, පොල්හේන, වැඩිගම, නිලවැලි සහ බේරිවෙල යන ප්‍රදේශවල දැක්වා හැකිවේ. මීට අමතරව බොහෝ කළපු, ගං මේය සහ රුපහරුවේ වේගය අඩු නොගැනීමුර මුහුදු ප්‍රදේශවලදී මුහුදු තෘත්ත දැකිය හැකිවේ.



මන්නාරම දේශීයට පමණක් ආවෙනික වූ *Enhalus acoroides*

වැදගත්කම් රාජියක් උසුලන මෙම පරසර පද්ධතිය විවිධාකාර හේතු නිසා සිංහයෙන් විනාශවෙමින් පවතී. එය ප්‍රධාන ආකාර දෙකකින් සිදුවේ.

1. ස්වභාවික භාණි
2. මිනිසාගෙන් සිදුවන භාණි

ස්වභාවික භාණි: මෙහිදී ප්‍රධාන ලෙසටම දේශගුණික විපර්යාස නිසා ඇතිවන උෂ්ණත්ව ඉහළයාම හේතුවෙන් සාගර තෘත්ත භූම් වලට අහිතකර බලපෑම් එල්ල කරනු ලැබේ. විලෙසම සාගරය ආම්ලික වීම (ocean acidification) හේතුවෙන් මෙම ගාක මහත් තර්ජනයකට ලක්ව සිටී. මේ අමතරව ඇතිවන රෝග, පරපේශීතයන්, සාගරයේ පවතින උණුසුම් දියවැල් වලට නිරාවරණය වීම වැනි හේතුන් නිසා ද වේගවත් රුපුත්‍ර නිසා ද මුහුදු තෘත්ත සිංහයෙන් අඩුවීම සිදුවේ.

මිනිසාගෙන් සිදුවන භාණි: ප්‍රධාන ලෙසම මිනිසා විසින් සිදුකරන භාණි හේතුවෙන් විශාල ලෙස සාගර තෘත්ත භූම් ශ්‍රී ලංකාව තුළ භායනය වෙමින් පවතී. මෙහිදී පාලනයක් රහිතව මුහුදු කුඩාලන් භා ජේත් මුහුන් බඛ ගැහීම නිසා මෙම පද්ධතියට භාණි ගෙනදේ. මේ අමතරව මසුන් ඇල්ලීම සඳහා භාවිතකිරීම වැනි නුසුදුසු දේවර කටයුතු හේතුවෙන් පිළින් දහස් ගණනකට වාසස්ථාන සපයන සාගර තණුඩීම් තර්ජනයට ලක්වී ඇත. තවද යාන්ත්‍රික බේරිටු වල තෙල් භා ව්‍යායේ තල බැඡිර නිසාද තණ විශාල ප්‍රමාණයක් තර්ජනයට පාතුවී ඇත. ජලමීවී වගාව (ඉස්සන් වගාකිරීම) මගින් නිකුත්කරන අපද්‍රව්‍ය සාගර තෘත්ත භූම් පවතින ස්ථානවලට බැහැර කිරීම වැනි හේතුන් නිසා මහත් අවද්‍යනම් තත්ත්වයකට මුහුණ පා ඇත. ඊට අමතරව මෙම විශේෂ ව්‍යාප්ත්ව ඇත්තේ ගොඩිමට ඉතාම ආසන්නව බැවින් ගොඩිම් පරිසරය දූෂණය මෙකි පරිසරයේ මතු පැවැත්ම කෙරෙහි සාම්ප්‍ර බලපෑම් ඇති කරනු ලබයි. සංවාරක කර්මාන්තයෙන් නිකුත් කරන සතු අපද්‍රව්‍ය, ගංගාවලින් රුගෙන වින කාබනික පොහොර භා පැලිබේදිනාභක මිශ්‍ර අවලම්කින බොර ජලය නිසා සාගර තණඩීම් විශාල ලෙස අඩුවෙමින් පවතී. මේ අමතරව ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයට ඉතා

ආසන්නයෙන් ඉතා කාර්යබහුල නොකා ගමන් මරිගයක් පිහිටා ඇති අතර, ගණනය කිරීම්වලට අනුව වසරකට බොරතේල් මෙට්‍රික් වොන් මිලියන 525 ක් පමණ අප රට ආසන්නව ප්‍රවාහනාය කරමින් පවතී. මිට අමතරව මන්නාරම ලෝනියෙහි තෙල් කැනීම ආරම්භ කර ඇත. මෙවන් හේතුන් තිසා තෙල් කාන්දුවක් සිදුවීමේ වැඩි අවධානමක් පවතින බව නිර්ක්ෂකයින්ගේ විශ්වාසයයි. මෙමගින් සාගර තෘත්ත භූම් වැඩි ප්‍රමාණයක් විනාශවීමේ අවධානමක් ද පවතී.



ප්‍රත්තලම කලපුව තුවට සහ අපදුව්
දීමා ඇති අයුර (2012.01.22)



ප්‍රත්තලම කලපුව තහනම් දිවර ආම්පන්න
හාවිතය (තල්ලු දැර)

ශ්‍රී ලංකාවේ මූහුදු තෘත්ත වාර්තමාන තත්ත්වය පිළිබඳව නිර්ක්ෂණය සඳහා භාවිතා කරන සංවේදී සිතියම් (sensitive maps) පිළියෙළ කිරීම අත්‍යවශ්‍ය කරයෙන් වේ. නමුත් ලංකාව තුළ ඒ අශ්‍රී මූලික දත්ත (baseline data) හරියාකාරව නොමැත. එබැවින් වැඩිදුර අධිකාරීන් හා පර්යේෂණයන් සිදුකර මේ පරිසර පද්ධතිය පිළිබඳව නිවැරදි තොරතුරු රැස්කිරීම ඉතා වැදගත් තැනක් ගනු බඳයි. මෙම පුදේශවල නිතිමය වශයෙන් බලතල පවතින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව (CCD), පාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායනය (NARA), වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (WLD), සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) මගින් තොරතුරු එකතු කිරීම සහ පර්යේෂණ කටයුතු සිදුකිරීම මහත් වැදගත් කමක් උස්සුලනු ලැබේ. මන්ද මෙම පර්යේෂණ තුළීන් බ්‍රාගන්නා ප්‍රතිඵල වලට අනුකූලව මෙය සංරක්ෂණ ක්‍රියාලාරාග සඳහා උපයෝගී කරගත හැකි වේ. වියට අමතරව නිතිමය බලතල ක්‍රියාත්මක කොට මෙයට තර්ජනයක්ව පවතින දැනු ඉවත්කර මෙම විට්‍යා වාසස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කිරීමද වැදගත්වේ. තවද කළප පරිසර පද්ධති වැනි සාගර තෘත්ත භූම් වැඩිමනක් සහ අධික ජීව විවිධත්වයක් පවතින ස්ථාන අන්තර්ජාතික සංරක්ෂිත (උදාහරණ: රමිසාර තෙත්බිම්) පුදේශ ලෙස නම් කිරීම ද තවත් වික් සංරක්ෂිත පිළියමකි. වැදගත්ම කාරණය වනුයේ මෙම පුදේශ ආශ්‍රීත ජීවත් වන මහජනතාව සහභාගි කරවාගෙන මෙහි වැදගත්කම් කියාදීම හා ඔවුන් සත්‍රිය ලෙස පර්යේෂණ සහ සංරක්ෂණ වැඩිපිළිවෙළට දායක කර ගැනීම (උදාහරණ: දිවර ජනතාව) මගින් ලෙස මූහුදු තෘත්ත පරිසර පද්ධතිය ආරක්ෂා කරගත හැකි වනු ඇත. තවද සාගර තෘත්ත භූම්වල වැදගත්කම සමාජයට කියා දීම, අපදුව් නිසි ලෙස බැහැර කිරීම, ජ්ලාස්ටික් වැනි දේ හාවිතයෙන් ඉවත් වීම වැනි පුරුදු ඇති කරලීමෙන් මෙම අප්‍රාවතම වසස්ථානයේ පැවත්ම තහවුරු කරගත හැකි වනු ඇත. මෙහිසා මෙවන් කළමනාකාරත්වයක් සහිත පිළිවෙත් අනුගමනය කළහොත් අප සැම දෙනෙකු හටම මෙම අප්‍රාවතම වාසස්ථානය ආරක්ෂා කළ හැකි බව නොඅනුමානය. විමගින් අපගේ අනාගත පර්මිජරාවල හාවිතයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වේ. විවිධ අපගේ මාත්‍යානුම්යේ ස්වභාවය සෞන්දුරුයෙන් සපිරි සුන්දුරු දිවියෙනක් වනු නොඅනුමානය.

සුසක්ත වන්දුසිර උඩගෙදර
සාගර විද්‍යා හා සාගර භූවිද්‍යා අංශය
රුහුණ විශ්වවිද්‍යාලය

සමුදුර රකිතු

පෙරණිර අනසේ රත්නිරුමල පිබිදුනවා
ගොඩ එන ඔරු පාරු රැල්ලේ පැද්දුදුනවා
වැල්ලට එකතු වන හැම මුව සනසනවා
වෙරළස කැලීකසල රැල්ලම පාවතිනවා

පරදා හැර දෙනෙන් කළුලුරු වැස්ස
නංවා සිනා රැලි මුව තුළ හරි සද්ධ
දිවවින් වෙරලේ නවතින විට යම යුද්ධ
පොලිතින් ප්‍රාස්ථික් වෙරල මවන සද්ධ

ගල් මත හැපෙන රැලි නංවා ගෙන සද්ධ
පවසන දේට ඔබ දෙසවන් ගොමු වෙද්ධ
මතකය නුම සිංහ් සුරැකිව රැකගද්ධ
හැර පා ලකුණු අන්හැම දේ ගෙනයද්ධ

වනසා තිබුණ වෙරලේ සුන්දරතාව
කෙළසා අතත කිසින් නොඅසා ප්‍රතිතාව
විමසා ඉදිරියට නොකළාත් කතිකාව
වැනසෙන සයුර වනසනු අතත ප්‍රතිතාව

කළ යුතුදෙයක් අතත හැමදෙන දැනගන්න
පිරිසිදු කළපමණ බැහැ සමුදුර රැක ගන්න
සැකසිය යුතුයි ආකල්පය දැනගන්න
එදිනට හැකිය අප සමුදුර රැක ගන්න

ඩී.ඩී.ඩී. සංඡිට අමරසිංහ
දියෝගීක් කාර්යාලය කළුතර

මුහුදු කයේඛව සංරක්ෂණය සිදුකළ යුත්තේ කෙසේදී?

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවද එහි පවතින පෙළවී විවිධත්වය ඉතා ඉහළ බව අප සැබාම දැන්නා කරගති. සාගර කයේඛවුන් අතින් බැලු කලද එය තහවුරු වන්නේ ලොව වසන සාගර කයේඛ විශේෂ හතෙන් විශේෂ පහක්ම අප දිවයින වටා ඇති වෙරළ තීරයන්ට බිත්තර දැමීමට පැමිණෙන බැවිනි. ගල් කයේඛවා, බටු කයේඛවා, බාර කයේඛවා, පොතු කයේඛවා සහ ඔළුගෙඩි කයේඛවා ශ්‍රී ලංකාවේ වර්තමාන කයේඛ විශේෂ වෙති. මේ අතුරුන් බාර කයේඛවා සහ පොතු කයේඛවා දැඩි ලෙස විදුවීගෙන යාමේ තර්ජනයට පාතුවී ඇති විශේෂ වන අතර බටු කයේඛවා හැර සෙසු විශේෂ තර්ජනයට ලක්ව ඇති විශේෂ වෙති. කයේඛවුන්ට ඇති ප්‍රධානත තර්ජනය සලකා බැලීමේදී මස් සඳහා මැරීම, බිත්තර විකතු කිරීම, දිවර දැල් වලට පැටවී අධික වශයෙන් මිය යාම, වෙරළ බාදනය කොරල්පර විනාශය, වෙරළඩඩ පර්සරය විනාශ වීම දැක්වාය හැකිය. වෙිනිහාසික තොරතුරු සමග සහඝා බැලීමේදී වත්මන් කයේඛ ගහනයන් ඉතා සිෂ්ටයෙන් පහත වැටි ඇති බව ඉතාම පැහැදිලිව පෙනේ. විභැවින් කයේඛවුන් සංරක්ෂණය කිරීම සඳහා ගතහැක සැම පියවරක්ම ගත යුතු ව පවති.

අතුරු ඉන්දිය සාගරයේ පිහිටි දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව වටා වෙරළ තීරයක් ඇති බැවින් පුරුතනයේ සිටම කයේඛවුන් බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ සැම වෙරළ තීරයකටම පාහේ පැමිණා ඇත. විසේ නමුද වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බිපුලන පුදේශ පිහිටින්නේ බස්නාහිර දකුණු සහ ගිණිකොන දිග වෙරළතීරයන්හිය. මේ අතරුන් ද දකුණු වෙරළ තීරය ඉතාම වැදගත් වේ. බෙන්තොට, ඉඳුරුව කොස්ගොඩ යන පුදේශවලටද, තංගල්ලේ සිට හම්බන්තොට දක්වා පුදේශයද, යාල සහ කුමන ජාතික වනෝද්‍යාන වලට අයන් වෙරළතීරයන් වෙදු, පානම සිට පොතුවිල් දක්වා වූ පුදේශයේද කයේඛවුන් බිත්තර දැමීම සඳහා පැමිණේ. තංගල්ලට නුදුරුව පිහිටි රැකව වෙරළ දැනට ශ්‍රී ලංකාවේ සාගර කයේඛවුන් වැඩිම ප්‍රමාණයක් බිත්තර දැමීමට පැමිණෙන වෙරළ බවට හඳුනාගෙන ඇත. වසරකට බිත්තර කැදුලී 500-800 අතර ප්‍රමාණයක් මෙම වෙරළෙහි තැන්පත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාව වටා කොරල්පර, මුහුදු තෘත්ත භූමි සහ මුහුදු ඇල්ගි බහුල පුදේශ පවති. විභැවින් ශ්‍රී ලංකාව වටා ඇති තොගැසුරු මුහුදු සාගර කයේඛවුන්ට ඉතා වැදගත් පෝෂක පුදේශ සපයයි. කයේඛවුන් සංරක්ෂණය කිරීමේදී බිත්තර දැමීමට පැමිණෙන ගැහැණු කයේඛවුන් පිළිබඳව පමණක් තොට සාගරයේ මුළු ජීවිත කාලයම ගත කරන පිරිමි සත්තන් පිළිබඳව සහ ශ්‍රී ලංකාව වටා සාගරයේ පෝෂණය බෙහෙනාව යොවුන් කයේඛවුන් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ අම් සංගණනයක් සිදුකර ඇති නමුද මුළු ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සාගර කයේඛ සංගණනයක් තවමත් සිදුකර තොමැත්ත. විභැවින් ශ්‍රී ලංකාවට ව්‍යක්ති දෙන බිත්තර දැමීම සඳහා විවිධ විශේෂ වලට අයන් කයේඛවුන් කොපමණ සංඛ්‍යාවක් පැමිණෙන්නේදයි අප කිසිවෙකුටත් අදහසක් නැත. කයේඛවුන් සංරක්ෂණය කිරීම සඳහා පර්යේෂණ වලට දායක වීම වැදගත් වන්නේ ව්‍යුතින් කයේඛවුන් පිළිබඳව අප මෙතෙක් තොදුන්නා දේ අපට හෙළිකර දෙන බැවිනි. කයේඛවුන් සංරක්ෂණය කිරීම රටක වික් වෙරළ තීරයක පමණක් සිදුකල හැකි දෙයක් තොවේ. මක්නිසාද යන් බිපුලැමෙන් පසු කයේඛවුන් වෙනත් රටවල් වලට අයන් සමුද පුදේශ වෙත පර්යේෂණ කරන්නේ ඔවුන්ගේ හෝජන ක්‍රාප හෝ අනිපත්ත ක්‍රාප වීම පුදේශවල පවතින බැවිනි. ශ්‍රී ලංකාවේ රැකව වෙරළ තීරයේ බිත්තර දුමන කයේඛවුන් ඉන්දියාවේ වෙරළ බඩ තීරයේ ආහාර ගන්නා බව වන්දිකා තාක්ෂණික උපකරණ යෙදු කයේඛවුන් මගින් සිදුකළ පර්යේෂණ මගින් සනාථ වී ඇත. විහැයින් කයේඛ සංරක්ෂණයට ද්‍රේපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය.

වනඡීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන වනසක්ව හා තුරුලතා ආරක්ෂක ආයු පනතින් සාගර කයේඛවුන් නීතියෙන් ආරක්ෂා කර ඇති අතර 1993 දී සහ 2008 වසරවලදී වීම පනතින්

සිදුකරන ලද සංගේධින මගින්ද සාගර කැස්බැවුන්ට පූර්ණ රැකවරණයක් ලබා දී ඇත. නීතිය පැවතියද, සාගර කැස්බැ සංරක්ෂණය නීතියෙන් පමණුක් සිදුකල හැක්කක් නොවේ. ඒ සඳහා ප්‍රජාව දැනුවත් කිරීමද, සංරක්ෂක ක්‍රියාකාරකම් සඳහා ප්‍රජාව දැයක කර ගැනීමද සිදුකළ යුතුය. වෙනත් වෙරළඹා සම්පත් අනිසි ලෙස හවිතා කරමින් පිටත් වන වෙරළඹා පතනාවට වෙනත් විකල්ප ආදායම් මාරුග හඳුන්වාදීම සහ ඒවා වැඩි දියුණු කර ගැනීමට උපකාර කළ යුතුය. රැකව පුදේශයේ කැස්බැ බිත්තර විකතු කරමින් පිටත්වූ ගම්වාසීන්ට සංවාරක ව්‍යාපාරය මගින් විකල්ප ආදායම් මාරුගයක් කැස්බැ සංරක්ෂණ ව්‍යාපාතිය මගින් හඳුන්වා දී ඇති අතර, දැනට විම කැස්බැ කැදුලී ආරක්ෂකයින් කැස්බැවුන් බිත්තර දැමීම සංවාරකයින්ට පෙන්වා විම මුදලින් යැපෙති.

කැස්බැවුන් බිත්තර දැමීමට පැමිණෙන වැදුගත් වෙරළභිරයන් සහ පෝෂණය ලබන වැදුගත් සාගර පුදේශ ආරක්ෂිත පුදේශ ලෙස හමිකල යුතුය. දැනට රැකව සහ උස්සන්ගොඩ-ගොඩවාය වෙරළ තීරයන් දෙක අහය භූමි ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙමගින් විම පුදේශවල වෙරළභිරය ආශ්‍රිතව සිදුකරන මානව ක්‍රියාකාරකම් පාලනය කළහැකි වේ. බුන්දල ජාතික වනෝද්‍යානයේ ස්ථානීය කැස්බැ කැදුලී සංරක්ෂණයක් සිදුකරන අතර කැස්බැවුන් ‘වැග් කිරීම’ මගින් විම පුදේශයට කොපමණ කැස්බැවුන් ප්‍රමාණයක් වින්තේදැයි නිසැකවම කිව හැකිය. කැස්බැ කැදුලිගණන් කිරීමෙන් තමන් කළමනාකරණය කරන පරිණාත ගැනැණු කැස්බැවුන් ගණන නීත්‍යය කිරීමට අපහසු වන්නේ විකම කැස්බැවිය දින 9-14 වරක් නැවත නැවත පැමිණ බිත්තර දැමීම සිදුකරන බැවෙති. රැකව වෙරළභි වැග් කළ ගල් කැස්බැවෙකු සති දෙකෙන් දෙකට 12 වතාවක් බිත්තර දුමනු නීත්‍යය කර නිඩුනි. විඩැවින් විධිමන්ව සිදුකරනු ලබන පරියේෂණ, සංරක්ෂණ කිරියුතු සඳහා ඉවහල් වේ.

යාල සහ කුමන ජාතික වනෝද්‍යාන නීතියෙන් ආරක්ෂිත පුදේශ වුවද විම වෙරළ තීරයන්හි තැන්පත් කරන කැස්බැ බිත්තර 100%ක්ම පාහේ වල් උරන්, කබරයන්, තලගොයන් සහ නරයන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත්වේ. එඩැවින් මෙම ආරක්ෂිත පුදේශ වල සාගර කැස්බැවුන් සංරක්ෂණය කිරීම වනජ්‍යී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය ගොමු විය යුතුය. ශ්‍රී ලංකාව වටාම ඇති වෙරළ තීරයන්හි තැන්පත් කරන කැස්බැ බිත්තර ආරක්ෂා කිරීම ප්‍රායෝගිකව ආයතනයකට සිදුකල නොහැක. එඩැවින් වඩාත්ම වැදුගත් වෙරළ තීරයන් කිහිපයක් තෝරාගෙන, තෝරාගත් ස්ථාන වල ස්ථානීය කැස්බැ කැදුලී සංරක්ෂණයක් සිදු කළ යුතු අතර සෙසු පුදේශවල දුමන බිත්තර ප්‍රහුණුව ලත් පුද්ගලයන් ලබ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් පරිභාකිර සංරක්ෂණය යටතේ සංරක්ෂණ කළ යුතුය. මෙම සිනෑම ස්ථානයක බිත්තර වලින් බිජිවන පැටවුන් විම මොහොතේම සාගරයටම මුදාහල යුතුය. කැස්බැ බිත්තරයකින් බිජිවන පැටවා මුහුදුට ගොස් පරිණාත වී බිත්තර දැමීම සඳහා නැවත පැමිණන්නේ තමන් ඉපදුනු වෙරළටමය. මෙම සිද්ධාන්තය අපට කැස්බැ සංරක්ෂණය සඳහා උපයෝගි කරගත හැකිය. විනම් ස්වාභාවික ලෙස වෙරළ බාදානය වන ස්ථානවල, සංවර්ධනය වන ස්ථාන වල, විලෝෂිකයන් බැහුල ස්ථාන වල සහ බිත්තර සොරක්නොගේන් බිත්තර ආරක්ෂා කර ගත නොහැකි ස්ථානවල දුමන කැස්බැ බිත්තර ඉතාම කෙරිකාලයක් තුළදී ආරක්ෂිත ස්ථානයකට ගෙනැවීත් සුදුසු පරිදි රැකිම සිදුකර පැටවුන් මුහුදුට යැවීම සිදු කළ හොත් විම පැටවුන් පරිණාත වූ පසු නැවතත් විම වෙරළටම පැමිණ බිත්තර දුමය. විමන් අපට සුදුසු ස්ථාන වල කැස්බැ ගහනයක් පවත්වාගත හැකිය. මෙක්සිකොෂ වෙරළ තීරයක දැමු කෙමිප්ස් රඩිල් (Kemp's ridley) නම් බව කැස්බැ බිත්තර හෙලිකොට්ටරයක් මගින් ඇමරිකාවේ වෙක්සාරස් ප්‍රාන්තයේ වෙරළකට රැගෙන ගොස් තැන්පත් කරන ලදී. විනිදී බිජිවූ පැටවුන් වෙක්සාරස් වෙරළ තීරය ඔස්සේ බඩා යමින් මුහුදුට ගිය අතර වසර දැනා පමණ පසුව විම පැටවුන් පරිණාත වී නැවත බිත්තර දැමීම සඳහා මෙක්සිකොට්ටර නොව ඇමරිකාවේ වෙක්සාරස් ප්‍රාන්තයේ වෙරළට පැටවුන් පිටිනියන. දැන් වෙක්සාරස් ප්‍රාන්තයේ සැලකිය යුතු කෙමිප්ස් රඩිල් කැස්බැ ගහනයක් ව්‍යාපාරය වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ පරිභාකිර සංරක්ෂණය සිදුකරන්නේ කැස්බැ ‘නැවටි’ මගින්. කැස්බැ බිත්තර මිලට ගෙන ඒවා තම හැවට තුළ රැකිම සිදුකර පැටවුන් බිජිවූ පසුව ටික දිනක් තටාක වල තබා සිට පසුව මුහුදුට මුදා හැරීම මෙම ස්ථාන රැසක සිදුවන ක්‍රියාවලියයි.

විහෙන් වික් විශේෂ සඳහා බිත්තර වැළැලිමේදී යොදා ගතයුතු ගැඹුර, පැටවුන් සඳහා දිය යුතු ආහාර ප්‍රමාණය, වැඩිහිටි සතුන් සඳහා දිය යුතු ආහාර ප්‍රමාණය සහ ආහාර වර්ග පිළිබඳව විද්‍යාත්මක සහ පූර්ණ අවබෝධයක් නොමැත. තවද දින කිහිපයක් කැස්බිස පැටවුන් ජලය පිරි තවාකයක තබාගැනීමේදී විහි පිහිනිම හේතු කරගෙන පැටවුන් සතු ගැනීමිය හින වී සාගරයේ පිහිනිමට අපානොසත්වී මියයයි. විභැවීන් බිත්තර වලින් බිහිවන පැටවුන්ගෙන් 90% වන් බිත්තරයෙන් බිහිවූ විගසම සාගරයට යැවීමට හැවරි හිමිකරුවන් වගබලාගත යුතුය. තවද බිත්තර රැකීම සිදුකරන පුදේශයේ ඇති මුහුදු වැඩි වරන් වර මාරු කිරීම මගින් දිල්ලිර සහ බැක්ටීරිය වර්ධනය පාලනය කළ හැකිය. මෙම හැවරි අධික්ෂණය සඳහා වනජ්‍යී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් යුතු කම්ටුවක් පත් කිරීමෙන් සහ මුවන් ලබා හැවරි අධික්ෂණය කරවීමෙන් ඒවා කැස්බිස සංරක්ෂණය සඳහා එලදායක ලෙස යොදා ගත හැකිය.

දේවර දැල්වලට කැස්බැචුන් පැටලීම නිසා අධික වශයෙන් තුවාල සිදුවීම සහ මරණයට පත් වීම සිදුවේ. ව්‍යුමෙන්ම J හැඩයෙන් යුත් සම්ප්‍රදායික බිල්ලොකාකු සහිත අම ගිල්ලමෙන්ද කැස්බැචුන් අනතුරට පත්වේ. J හැඩයෙන් යුත් බිල් කොක්කට වඩා වෘත්තාකාර (circle hooks) බිල් කොකු කැස්බැචුන්ට හිතකර බව පර්යේෂණ මගින් පෙන්වාදී ඇත. දේවර දැල්වලට පැටලීමෙන් වසරකට දහස් ගණනක් කැස්බැචුන් මියයන බව සම්ක්ෂණ ප්‍රතිඵල මගින් තහවුරු වේ. නමුත් බිල් කොකු ගිල දැමීම නිසා මියයන කැස්බැචුන් පිළිබඳව ප්‍රමාණවත් දැන මෙනෙක් වාර්තා වී නොමැත. නයිලෝන් දැල්වලට හසුවීමෙන් තුවාල ලබන කැස්බැචුන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඒ වෙනුවෙන්ම කැපවුනු ස්ථානයන් හෝ කැස්බැචුන්ට ප්‍රතිකාර කිරීම සඳහාම විශේෂ ප්‍රහුණුවක් ලැබූ කිසිදු පැණ වෙදුනවරයෙකු ශ්‍රී ලංකාවේ නොසිරීම ඉතාම කණුගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ කළුපිටිය, කොස්ගෙබ සහ තංගල්ල යන ප්‍රාදේශ වල අවම වශයෙන් කැස්බැචුන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තුනක් වන් පිහිට විය යුතුවේ. විසේම විදේශීය විශේෂයා පැණ වෙදුනවරයෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ජාතික සත්ත්වේද්‍යනය දෙපාර්තමේන්තුව, වනජ්‍යී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොනුකාගාර දෙපාර්තමේන්තුවේ පැණ වෙදුනවරයෙන් සහ වෙනත් යෝග නිලධාරීන්ට අවසි ප්‍රහුණුව ලබාදීමට කටයුතු කළයුතුව ඇත. කැස්බැචුන් සංරක්ෂණය කිරීමේදී සමුදු දිග්‍රණය වැලැක්වීම සහ ආපදා අවස්ථාවන් සඳහා වන පෙර සුදානම ඉතා වැදගත්ය.

සාගරයට විකතනවන පොලිතින් 'පෙලි මසුන්' ලෙස වරදවා සිතීමෙන් කැස්බැචුන් ඒවා ආහාරයට ගෙන ආහාර මාරුගයේ හිරවී මියයයි. සාගරයට විකතනවන බැර ලේඛන නිසා කැස්බැචුන්ට පිළිකා ඇතිවේ. තවද තෙල් කාන්දුවීම් නිසා කැස්බැචුන් බිත්තර දමන වෙරළනීරයන් විනාශ විය හැකි අතර විවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා පෙර ප්‍රහුණුව ලද රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෙෂ්ඨ්ගලික අංශයේ සේවකයින් සුදානම් කොට තැබිය යුතුය. මේ සඳහා සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, වනජ්‍යී සංරක්ෂණ සහ නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනද කැස්බිස සංරක්ෂණ ව්‍යාපතිය වැනි රාජ්‍ය නොවන වෙළඳ ඒකාබ්ධිව වැඩසටහන් සම්පාදනය කළ හැකිය.

කුඩාකළ සිවම පාසල් දරුවන් කැස්බැචුන්ගේ ජීව විද්‍යාව, තැර්ජන, සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමෙන් ඔවුන් විසින් කැස්බැචුන්ට හානි නොකිරීමත්, කැස්බැචුන්ට වැදගත් වාසස්ථාන රැක ගැනීමටත් පෙළැමේ. ශ්‍රී ලංකා ජාතික සත්ත්වේද්‍යනයයේද පහසුවෙන්ම නඩත්තු කළ හැකි ගළ කැස්බැචුකු හෝ බටු කැස්බැචුකු ප්‍රදාරුණය කරන්නේ නම් සත්ත්වේද්‍යනය නැරඹීමට පැමිණුන දහස් ගණන් වූ ජනතාව සාගර කැස්බැචුන් ගෙන අවබෝධයක් ලබා ගනු ඇත.

මිනිසාර පමණක් නොව කැස්බැචුන් සඳහාද සුරක්ෂිත හෙට දිනයක් ඇති කරලීම සඳහා හැකි සැම උත්සායක්ම දැරීම අප කාගෙන් වගකීමකි.



තුනාන් කපුරුයිංහ
සහාපති

කැස්බිස සංරක්ෂණ ව්‍යාපෘතිය

077 7810509

kjthushan@yahoo.co.uk

www.tcpsrilanka.org

PIGEON ISLAND NATIONAL PARK

Pigeon Island National Park is one of the two marine national parks of Sri Lanka. The national park is located within the dry zone of Sri Lanka with an annual temperature around 27.0 °C and The annual rainfall ranges between 1,000–1,700 millimetres while most of the rain is received during the North-eastern monsoon season from October to March.

The national park is situated 1 km off the Nilaveli coast, a coastal town in Eastern Province. The island's name derives from the Rock Pigeon which colonizes it. The national park contains some of the best remaining coral reefs of Sri Lanka. Pigeon Island was designated as a sanctuary in 1963 and as a national park in 2003 and the 17th in Sri Lanka. This island was the shooting grounds of the British army in the colonial era which was affected by the tsunami in 2004.

Pigeon Island should be called as islands because there are two islands one large and another small. The coral reef that fringes the larger pigeon island is about 200 metres in length and 100 metres in width and the smaller island is surrounded by rocky islands.

The larger island's coral reefs undergrowth is dominated by *Acropora* spp, with some *Montipora* spp, and Faviidae, Mussidae and Poritidae species control the coral reef around the rocky islets. Areas with soft corals such as *Sinularia*, *Lobophytum*, and *Sarcophyton* can also be observed. The coral reef harbours many Vertebrates and Invertebrates. Most of the 100 species of corals and 300 coral reef fishes recorded around the Trincomalee area are found in the national park. Juvenile and adult Blacktip reef shark are seen around the shallow coral areas. Hawksbill turtle, Green turtle and Olive Ridley are the visiting sea turtles of the coral reef. The island is important breeding ground for the Rock Pigeon from which it derived the name.

Fishing and ornamental fish collections are the main economic usages of the coral reef. The pigeon island is also used as a scuba diving site. Uncontrolled tourism has resulted in reef degradation and loss of biodiversity and fish density. Scientific research was hindered due to the civil war in the past two decades. A proposed pier between the mainland coast and the island has attracted criticism.

The beach is covered with corals which could not be experienced in any other beach in Sri Lanka. It's difficult to walk here without slippers, because of these corals. Sometimes dead corals can make sharp cut, which can cause bad infection. You can bathe in Pigeon Island, but Nilaveli beach better for it. Even sand is formed with the crushed corals.

Visitors can climb-up the rocks and get the view of the surrounding. You can see the real owners of the island, the pigeons in the other side of the island. Do not forget the nature trail and climb up the rock.

The lengthy dark patches in the sea water near the beach are of small fish moving around the island. Large numbers of people visits this island on weekends and public holidays as such it's under threat of pollution and reef degradation. This island is currently under supervision of Sri Lanka Navy and department of Wildlife Conservation. We saw the officials are taking some actions to prevent the pollution in the island.



Brain Coral



Staghorn Coral



View of Pigeon Island



View of Pigeon Island

Neil Kirialla
No. 90/3/E, 3rd Lane,
Kahanthota Road,
Malambe.